

අංක දරන කල්බදු ගිවිසුම

අංක 84, රජවිදිය, මහනුවර යන ස්ථානයේ ස්වකීය ලියාපදිංචි කාර්යාලය පිහිටා ඇත්තාවූ ද, (මෙහි මින්මතු “බදුදීමනාකරු” යනුවෙන් හඳුන්වනු ලබන යෙදුම සහ ප්‍රකාශයට ස්වකීය අනුප්‍රාප්තිකයන් සහ අවසරලත් පැවරුම්ලාභීන්ද අදහස්වන සහ ඇතුළත්වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සමාගමක් වශයෙන් සංස්ථාපනයකර ඇති සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීපල්ස් යන ආයතනය සහ (මෙහි මින්මතු “බදුගැනුම්කරු” යනුවෙන් හඳුන්වනු ලබන) යන යෙදුම සහ ප්‍රකාශයට ස්වකීය උරුමකරුවන්, පොල්ම:කරුවන්, අද්මිනිස්ත්‍රාසිකරුවන් සහ අනුප්‍රාප්තිකයන් හෝ අවසරලත් පැවරුම් ලාභීන්ද ඇතුළත්වනපදිංචි..... යන අය අතර වසර දෙදහස්.....වු.....මස..... වන දින මෙම කල්බදු ගිවිසුමට එළඹෙන ලදී.

මෙහි මින්මතු සඳහන් කරනු ලබන නියම සහ කොන්දේසිවලට යටත්ව බදු දීමේ කාර්ය සඳහා මෙහි මින්මතු විස්තර කරනු ලබන දේපල බදු ගැනුම්කරුගේ ඉල්ලීම පරිදි බදුදීමනාකරු විසින් බදු ගැනුම්කරුගෙන් මිල දීමනාව සඳහා එකඟ වී ඇති/මිලදී ගෙන ඇති හෙයින්ද :

මෙහි මින්මතු නිශ්චිතව දක්වනු ලබන අන්‍යෝන්‍ය ප්‍රතිඥා සහ පොරොන්දු සම්බන්ධයෙන් සහ ඒවා සැලකිල්ලට ගෙන, පාර්ශවයන් විසින් මෙයින් පහත දැක්වෙන පරිදි ගිවිස ගන්නා බවට මෙම ගිවිසුම සාක්ෂි දරනවා ඇත.

1 වන වගන්තිය : කල් බදු උපකරණ

මෙයට අමුණා ඇති (මෙහි මින්මතු “උපකරණය” යනුවෙන් හඳුන්වනු ලබන) මෙහි උපලේඛනයේ (1) වන අයිතමයෙහි විස්තර කර ඇති උපකරණය මෙහි මින්මතු සඳහන් කරනු ලබන කුලී මුදල බදුගැනුම්කරු විසින් නියමිත ආකාරයට නියමිත කාලයේ දී සෑම අවස්ථාවදීම ගෙවීමට යටත්ව සහ මෙහි සඳහන් නියම සහ කොන්දේසිවලට යටත්ව සහ කාලසීමාවක් සඳහා මෙහි අන්තර්ගත බදුගැනුම්කරුගේ ප්‍රතිඥා සහ කොන්දේසි බදුගැනුම්කරු විසින් යථාපරිදි පිලිපැදීම සහ ඉටුකිරීමට යටත්ව, බදුදීමනාකරු විසින් බදුගැනුම්කරුට බදුදීමට මෙයින් එකඟවෙන අතර බදුගැනුම්කරු විසින් එකී උපකරණය මෙයින් බදුදීමනාකරුගෙන් බද්දට ගැනීමට එකඟ වේ / බද්දට ගනු ලැබේ.

2. වන වගන්තිය : කාලසීමාව

(මෙහි මින්මතු “ආරම්භක” කාලසීමාව යනුවෙන් සඳහන් කරනු ලබන) මෙයින් ඇතිකරගනු ලබන බදු ආරම්භක කාලසීමාව මෙහි 8 වන වගන්තියේ සඳහන් භාරගැනීම පිලිගත් දින සිට ආරම්භවන උපලේඛනයේ (5) වන අයිතමයෙහි නිශ්චිතව දැක්වෙන කාලසීමාව විය යුතු ය.

3 වන වගන්තිය : කුලී මුදල

- (1) උපකරණයෙහි “කුලී මුදල” එහි ගෙවීමේ ක්‍රමය, ගෙවීමේ දිනය සහ ස්ථානය (මෙහි මින්මතු එකී කුලීමුදල යනුවෙන් හඳුන්වනු ලබන) උපලේඛනයේ (7) වන අයිතමයේ විස්තරකර ඇති ආකාරයට විය යුතුය.
- (2) පාර්ශවයන් අතර ගිවිසගත් ආකාරයට පෙරගෙවුම් කුලීමුදල උපලේඛනයේ (6) වන අයිතමයේ නිශ්චිතව දැක්වෙන ආකාරයට බදුදීමනාකරු විසින් ස්වයංක්‍රීයව උපයෝගී කරගැනීම/ගිලිවී කිරීම කරනු ලැබිය යුතුය.
- (3) උපකරණය හෝ එහි යම් කොටසක් කවර ආකාරයේ හෝ හේතුවක් නිසා ක්‍රියාත්මකවීමෙන් බැහැරව ඇති කාලසීමාව සඳහා හෝ නියමිත අනුපිලිවෙලට හානිවලට පවත්නා වූ ඕනෑම කාලසීමාවක් සඳහා වුවද බදුගැනුම්කරු විසින් එකී කුලී මුදල ගෙවනු ලැබිය යුතු ය.
- (4) පළමුව බදුගැනුම්කරුගෙන් අයවිය යුතු හිඟ පොලී මුදලක් සම්බන්ධයෙන් වූ වන්දි මුදලක් (ඇත්නම්) එම මුදලද මෙම බදුදීම සහ හිඟ මුදල සම්බන්ධයෙන්වූ යම්හිඟ මුදල් සම්බන්ධයෙන්ද රජයේ බදු රක්ෂණ සහ වෙනත් පිරිවැය බදුදීමනාකරු විසින් දරන ලද්දේ නම් එම ගෙවීම් සම්බන්ධයෙන් ද බදුගැනුම්කරුගෙන් ලැබෙන යම් ගෙවීමක් උචිත ලෙස යොදා ගැනීමටද බදු දීමනාකරුට පරම අයිතිය ඇති බවට බදු ගැනුම්කරු එකඟවේ.
- (5) බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුගෙන් වෙනත් ගිවිසුම් යටතේ බද්දට ලබාගත් වෙනත් දේපලක් සම්බන්ධයෙන් මෙම බදු ගිවිසුමට එරෙහිව ලැබෙන යම් ගෙවීම් උචිත ලෙස යොදා ගැනීමට බදු දීමනාකරුට පර අභිමතය ඇති බවට බදුගැනුම්කරු එකඟ වේ.

4. වන වගන්තිය : අධිකරණ බලය,

කල්බදු වාරික, වන්දි මුදල්, රක්ෂණ වාරික, ක්ෂයවීම් සඳහා වන්දි ගෙවීම්ද ඇතුළත්ව බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුවෙකු ගෙවිය යුතු - සියලු මුදල් අංක 84, රජ විදිය, මහනුවර / අංක 270, වොක්ෂෝල් විදිය, කොළඹ 2 දරන ස්ථානයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී / නගර කාර්යාලයේදී බදුදීමනාකරුවෙකුගෙන් ගෙවිය යුතු අතර වෙන කිසිදු ස්ථානයක දී ගෙවීම නොකල යුතුය. බදුදීමනාකරු විසින් වෙනත් කවර හෝ ස්ථානයක දී හෝ වෙනත් යම් ප්‍රභවයකට හෝ වෙනත් යම් ප්‍රභවයක් මාර්ගයෙන් හෝ බදුදීමනාකරුගේ වෙනත් ශාඛාවක් මගින් ගෙවීම සිදු කරන අවස්ථාවකදී, බදුදීමනාකරුගේ ප්‍රධාන කාර්යාලයේදී / නගර කාර්යාලයේදී පමණක් ගෙවීම් සඳහා වන ඉහතකී බැඳීම් බදුදීමනාකරු විසින් හෝ බදුදීමනාකරුවන් උදෙසා එකී මුදල් භාර ගැනීම පිළිබඳ කරුණුවල කුමක් සඳහන් වුවද නොවෙනස්ව පැවතිය යුතුය. බදුදීමනාකරුගේ ප්‍රධාන කාර්යාලයේදී / නගර කාර්යාලයේදී පමණක් ඉහතකී ගෙවීම් සිදුකිරීම සඳහා වන බැඳීම් බදුදීමනාකරුගේ ප්‍රධාන කාර්යාලය/නගර කාර්යාලය හැර වෙනත් කවර හෝ ස්ථානයකදී මුදල් භාර ගැනීමේදී අත්හැර දැමීමක් හෝ වෙනස් කිරීමක් හෝ ශුන්‍ය කිරීමක් ලෙස සලකනු නොලැබිය යුතු වන අතර නීති කෘතියක් පැවරීමේ කාර්යයන් සඳහා නඩු නිමිත්ත බදුදීමනාකරුගේ ප්‍රධාන කාර්යාලය/නගර කාර්යාලය පිහිටා ඇති නිසි අධිකරණබලය ඇති අධිකරණ බලප්‍රදේශය තුළ පැන නැගෙන ලෙස සලකනු ලැබිය යුතුය. “නඩු නිමිත්ත” යනුවෙන් මෙම ගිවිසුම උල්ලංඝනය කිරීමෙන් හටගන්නා නීති කෘතිය පනවනු ලැබිය හැකි වරදවල් අදහස් වේ.

5 වන වගන්තිය : 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනතේ ඇතැම් වගන්ති අදාල නොවීම.

මෙම ගිවිසුමේ නිශ්චිතව පිලිගනු ලබන කරුණු හැර සහ 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනතේ 11,16,22,24,27,28,29 සහ 30 වන වගන්තිවල විධිවිධාන හැර 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනතේ (II) වන කොටසේ විධිවිධාන මෙම ගිවිසුමට අදාල නොවන බවට පාර්ශවයන් මෙයින් එකඟ වේ.

6 වන වගන්තිය : උපකරණ භාවිතා කිරීම

- (අ) බදු දීම යටතේ සපයන ලද උපකරණ නිසි පරිදි ආරක්ෂා කිරීමට;
- (ආ) එසේ ලබාදුන් උපකරණය මෙම උපලේඛනයේ 1 (අ) අයිතමයේ නිශ්චිතව දක්වා ඇති කාර්ය සඳහාම පාවිච්චි කිරීම : සහ
- (ඇ) බදුදීම මගින් පාර්ශවයන් එකඟවූ මූලික අලුත්වැඩියා කිරීමේ සහ නවීකරණයන්ට යටත්ව බදු ගැනුම්කරුට එම උපකරණ භාරදුන් තත්වයෙන්ම තබා ගැනීම.බදු ගැනුම්කරුගේ කාර්යය විය යුතුය.

7 වන වගන්තිය : උපකරණ භාර නොදීම, ප්‍රමාදවී භාරදීම සහ අනුකූල නොවන තත්වයෙන් තිබීම.

(1) බදුකරයෙහි නිශ්චිතව දක්වා ඇති යම් උපකරණයක් උපලේඛනයේ (4) වන අයිතමයෙහි නිශ්චිතව දක්වා ඇති අකාරයට භාරදීම සඳහා මෙම බදු ගිවිසුම යටතේ නියම කරන ලද කාලයේදී හෝ කාලයට පෙර බදුගැනුම්කරු වෙත භාරදී නොමැති අවස්ථාවක හෝ එම උපකරණය එම කාලයෙන් පසුව භාරදී ඇති අවස්ථාවකදී, හෝ සපයා ඇති උපකරණය එකී උපකරණය හා සම්බන්ධ සැපයුම් ගිවිසුමෙහි නිශ්චිතව දක්වා ඇති නියම,

කොන්දේසි, වගකීම් හෝ නිශ්චිතව දක්වා ඇති කරුණුවලට එකඟ නොවන අවස්ථාවකදී බදු ගැනුම්කරු විසින් (2) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, එම උපකරණය ප්‍රතික්ෂේප කර බදු දීමනාකරු වෙත ආපසු භාරදෙනු ලැබිය යුතු අතර ඉන්පසු එම දිනසිට සති එකක කාලසීමාවක් ඇතුළත ලිඛිතව ලියාපදිංචි තැපෑලෙන් බදුදීමනාකරු වෙත දැනුම් දීමෙන් පසු බදුකරය අවසන් කරනු ලැබිය යුතුය.

එසේ වුවද,

(අ) එම උපකරණ භාරදීමට පෙර බදු ගිවිසුමට යටත්ව එම උපකරණය සඳහා ගෙවීම් කරන ලෙස බදුදීමනාකරුගෙන් බදු හිමියා විසින් විශේෂයෙන්ම ඉල්ලා සිටින ලද්දේ නම් : හෝ

(ආ) බදු දීමට යටත්වන උපකරණය ආනයනය කිරීමට සිදුවන අවස්ථාවකදී සහ බදුගැනුම්කරු විසින් සැපයුම් තෝරාගෙන ඇති සහ/හෝ උපකරණය සහ/හෝ භාරදුන් වේලාව නිශ්චිතව දක්වා ඇති අවස්ථාවකදී, එම උපකරණය නියතව කාලය තුළදී භාරදී නොමැතිවීම සහ/හෝ නියම සහ/හෝ කොන්දේසි සහ/හෝ වගකීම් සහ/හෝ නිශ්චිතව දක්වා ඇති කරුණුවල සඳහන් කාලසීමාවක් ඇතුළත භාරදී නොමැති බවට සහ/හෝ ඒවාට අනුකූල නොවන බවට වූ හේතු ද ඇතුළුව කිසිම හේතුවක් නිසා එම උපකරණය ප්‍රතික්ෂේප කිරීම සඳහා බදුගැනුම්කරුට කිසිම හිමිකමක් නොතිබිය යුතු අතර එම උපකරණය භාරගැනීමට බදුගැනුම්කරු විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ වුවද එම භාණ්ඩ බදුගැනුම්කරු විසින් භාරගෙන ඇති ලෙසට සලකනු ලැබිය යුතුය.

(2) බදුගැනුම්කරු විසින් තමාවෙත භාරදී ඇති උපකරණය භාරගෙන ඇති සහ/හෝ ප්‍රතික්ෂේපකර නොමැති අවස්ථාවකදී, බදුගැනුම්කරුට පහත සඳහන් හේතු ද ඇතුළුව කිසිම හේතුවක් නිසා උපකරණය ප්‍රතික්ෂේප කිරීම සඳහා සහ/හෝ බදුකරය අවසන් කිරීම සඳහා ඉන්පසු කිසිම අයිතියක් නොතිබිය යුතු ය.

(අ) නිශ්චිතව දක්වා ඇති කාලය තුළදී උපකරණය භාරදී නොමැති වීම සහ/ හෝ:
(ආ) භාණ්ඩය නියම සහ/හෝ කොන්දේසි සහ/හෝ වගකීම් සහ/හෝ නිශ්චිතව දක්වන ලද කරුණු වලට අනුකූල නොවීම.

(3) එකී උපකරණය නියම සහ/හෝ කොන්දේසි සහ/හෝ වගකීම් සහ/හෝ නිශ්චිතව දක්වන ලද කරුණුවලට අනුකූල නොවීමේ හේතුවෙන් මේ ඡේදයේ ඉහත (1) වන උපඡේදයේ නිශ්චිත ආකාරයට බදුගැනුම්කරු විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවකදී, බදුදීමනාකරු විසින් සැපයුම් ගිවිසුමෙහි නියම සහ/හෝ කොන්දේසි සහ/හෝ වගකීම්වලට/සහ/හෝ නිශ්චිතව දක්වන ලද කරුණුවලට අනුකූලව වෙනත් උපකරණයක් බදුගැනුම්කරු වෙත සපයනු ලැබිය යුතු ය.

(4) මේ වගන්තියේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට මිස, බදුදීමනාකරු විසින් තමාගේ පාර්ශවයෙන් කරන ලද යම් ක්‍රියාවක් හෝ නොකර සිටීමක් හේතුවෙන් යම් භාණ්ඩයක් භාරදීමට, ප්‍රමාදවී භාරදීම හෝ අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මිස, සැපයුම් ගිවිසුමෙහි නියම, කොන්දේසි, වගකීම් හෝ නිශ්චිතව සඳහන් කරුණු සමඟ අනුකූල නොවීම හෝ සැපයුම්කරුවකු විසින් භාණ්ඩයක් බදු ගැනුම්කරුට භාරදීමට හෝ ප්‍රමාදවී භාර දීම පිළිබඳව බදු දීමනාකරු විසින් කිසිම වගකීමක් දැරීම නොකල යුතුය.

8 වන වගන්තිය : උපකරණය භාරදීම සහ බදු ගැනුම්කරු විසින් උපකරණ භාරගැනීම.

- (1) අවස්ථාවෝචිත පරිදි බදුදීමනාකරුගෙන් හෝ මෙම උපලේඛනයෙහි (2) වන අයිතමයෙහි සඳහන් (මෙහි මින්මතු "විකුණුම්කරු" යනුවෙන් හදුන්වන ලබන) විකුණුම්කරුගෙන් උපකරණය ලැබීමෙන් පසු බදුගැනුම්කරු විසින් උපකරණය පරීක්ෂා කොට එය භාරගත් බවට බදුදීමනාකරු වෙත භාරගැනීමේ නිවේදනයක් නිකුත් කල යුතුය.
- 2) ඉහතින්ම වූ ඡේදයේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට ඉහත කී දේපළ භාරගැනීම පිළිබඳව නිවේදනය බදු ගැනුම්කරු විසින් නිකුත් කල දින සිට මෙහි 14 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව එම දේපළ භාවිත කිරීම බදුගැනුම්කරු විසින් ආරම්භ කල හැකිය.
- (3) බදු ගිවිසුම යටතේ සපයන ලද උපකරණය බදුගැනුම්කරු විසින් භාරගනු ලබන අවස්ථාවක දී, බදු ගිවිසුමේ නියම සහ කොන්දේසි ඉන්පසුව වෙනස්නොවිය යුතු අතර බදුකරය යටතේ වූ ගෙවීම් හා සම්බන්ධ නියම සහ කොන්දේසි ද ඇතුළුව සියලු නියම සහ කොන්දේසි පිළිපැදීම බදුගැනුම්කරුගේ කාර්ය විය යුතුය.

9 වන වගන්තිය : කල්බදු උපකරණය ආපසු ලබාදීම සහ අපාසු ලබා ගැනීම.

බදු කාලසීමාව අවසන්වීමේ නිසා හෝ කලින් අවසන් කිරීම නිසා හෝ බදු කුලී මුදල් ගෙවීමට අපොහොසත්වීමද ඇතුළුව ගිවිසුමේ නියම සහ කොන්දේසිවලට එකඟව ක්‍රියා කිරීම පැහැර හැරීම හේතුවෙන් බදුගැනුම්කරු විසින් 6 වන වගන්තියෙහි (ඇ) ඡේදයෙහි නිශ්චිතව දක්වා ඇති කොන්දේසිවලට අනුව උපකරණය බදුදීමනාකරුට වහාම ආපසු භාරදෙනු ලැබිය යුතුය. බදු ගිවිසුම අවසන් කරනු ලබන අවස්ථාවකදී , බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුගේ අංක 270, වොක්ෂෝල් විදිය, කොළඹ 02 යන ස්ථානයේ පිහිටා ඇති බදුදීමනාකරුගේ නගර කාර්යාලයට මෙම බදුකරය යටතේ සපයන ලද උපකරණය භාරදෙනු ලැබිය යුතුය. බදු ගැනුම්කරු විසින් පකරණය ආපසු භාරදීමට අපොහොසත්වන අවස්ථාවකදී, 24 සහ 25 වන ඡේද ද ඇතුළුව මෙම ගිවිසුමෙහි නිශ්චිතව දක්වා ඇති කාර්යපටිපාටියෙහි කුමක් සඳහන්වුවද, බදුගැනුම්කරුට පූර්ව නිවේදනයක් හෝ ඉල්ලීමක් නොකර, පහත සඳහන් ආකාරය බදු උපකරණයෙහි සන්තකය වහාම නැවත ලබාගැනීමට බදුදීමනාකරුට හිමිකමක් තිබිය යුතුය.

මෙහි මින්මතු නිශ්චිතව සඳහන් කර ඇති ආකාරයට උපකරණයෙහි සන්තකය බදු දීමනාකරුට හෝ බදුදීමනාකරු විසින් යථාපරිදි බලය දෙන ලද නියෝජිතයාට හෝ නාමිකයාට නැවත ආපසු ලබාගැනීම සඳහා අයිතිය ඇති බවට මෙයින් විශේෂයෙන්ම එකඟවන අතර එකී සන්තක ආපසු ලබාගැනීම පිළිබඳව ප්‍රතිරෝදය පෑම සඳහා බදුගැනුම්කරුට කිසිම අයිතියක් නොතිබිය යුතු මෙන්ම ඔහු විසින් කිසිම ප්‍රතිරෝධයක් ඉදිරිපත් නොකල යුතුය.

බදු දෙන ලද උපකරණයෙහි සන්තකය ආපසුලබා ගැනීමේ කාර්ය සඳහා, බදුදීමනාකරු හෝ බදු දීමනාකරු විසින් යථාපරිදි බලය දෙන ලද නියෝජිතයා හෝ නාමිකයා විසින් එකී බදුදේපළ පිහිටියා වූ බවට විශ්වාස කරනු ලබන යම් ඉඩමකට හෝ ඒ මත පිහිටි ගොඩනැගිල්ලකට ඇතුළුවිය හැකි අතර එම දේපළ හෝ එහි යම් කොටසක් එකී ඉඩමට හෝ ගොඩනැගිල්ලට සම්බන්ධකර ඇත්නම්, බදුදීමනාකරු හෝ බදුදීමනාකරු විසින් යථා පරිදි බලය දෙන ලද නියෝජිතයා හෝ නාමිකයාට එම සම්බන්ධකර ඇති ඉඩම හෝ ගොඩනැගිල්ල වෙන්කිරීම සඳහා සහ එසේ වෙන්කර ඇති බදු උපකරණය හෝ එහි යම් කොටසක් ඉවත් කිරීමට හිමිකමක් තිබිය යුතු අතර එම ඉඩමට හෝ ගොඩනැගිල්ලට හෝ බදු උපකරණයට එසේ ඉවත් කිරීම නිසා සිදුවන අලාභ සඳහා බදුගැනුම්කරු වගකියනු ලැබිය යුතුය.

10 වන වගන්තිය : සැපයුම් ගිවිසුමක කොන්දේසි වෙනස්වීම අවසන්වීම.

- (1) බදුදීමනාකරුගේ ලිඛිත කැමැත්ත නොමැතිව බදුගැනුම්කරු විසින් සැපයුම් ගිවිසුමක් අවසන් කිරීම හෝ පරිච්ඡින්න කිරීම නොකල යුතු ය.
- (2) යම් වෙනස් කිරීමක් සඳහා බදුගැනුම්කරු විසින් ලිඛිතව කැමැත්ත ලබාදී ඇත්නම් මිස, සැපයුම් ගිවිසුමක් ප්‍රකාරව බදු ගැනුම්කරුවකුට පවරා ඇති අයිතිවාසිකම් සඳහා එකී ගිවිසුමෙහි නියම, කොන්දේසි, වගකීම්, නිශ්චිතව දක්වන ලද කරුණු බල නොපෑ යුතු ය.

11 වන වගන්තිය : සැපයුම් ගිවිසුම.

(1) බදුගැනුම්කරු විසින් යම් සැපයුම් ගිවිසුමක නිශ්චිතව දක්වා ඇති නියම, කොන්දේසි වගකීම් සහ නිශ්චිතව දක්වන ලද කරුණු සමඟ ලිඛිතව එකඟවන තෙක්, කල්බදුකරණය සඳහා යම් දේපළ සැපයීමක් සම්බන්ධයෙන් සැපයුම්කරුවකු සමඟ බදු දීමනාකරු විසින් සැපයුම් ගිවිසුමකට ඇතුළත් නොවිය යුතුය.

(2) (1) වන උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව සැපයුම් ගිවිසුමකට බදුදීමනාකරු ඇතුළත්වී ඇති අවස්ථාවකදී සහ එකී ගිවිසුමෙහි නිශ්චිතව දක්වා ඇති උපකරණ එකී ගිවිසුම යටතේ වූ නියම කරන ලද කාලසීමාවක දී හෝ ඊට පෙර භාරදී ඇති අවස්ථාවකදී, එකී භාණ්ඩය එකී ගිවිසුමෙහි නිශ්චිතව දක්වා ඇති නියම, කොන්දේසි, වගකීම් සහ නිශ්චිතව දක්වා ඇති කරුණුවලට අනුකූලවන්නේ නම්, එසේ මෙහි 8 වන වගන්තිය මගින් සපයා ඇති උපකරණය බදුගැනුම්කරු විසින් භාරගනු ලැබිය යුතුය.

12 වන වගන්තිය : බදුගැනුම්කරුවකු වෙත ඇති සැපයුම්කරුවකුගේ බැඳීම.

(1) බදුදීමනාකරු විසින් බදුගැනුම්කරු වෙත උපකරණ සැපයීම සම්බන්ධයෙන් සැපයුම් ගිවිසුමකට ඇතුළුවන අවස්ථාවකදී බදුගැනුම්කරුටද එම ගිවිසුමෙහි පාර්ශවයක් ලෙස සලකමින් එකී ගිවිසුම බලාත්මක කිරීම සඳහා අයිතියක් තිබිය යුතුය.

(2) සැපයුම්කරු විසින් සැපයුම් ගිවිසුම යටතේ බදුදීමනාකරු හෝ බදු ගැනුම්කරු සහ දෙදෙනාගෙන් එක් අයකු වෙත වගකීම මුදාහරිනු ලබන අවස්ථාවකදී, සැපයුම්කරු අනෙක් පාර්ශවය සඳහා වගකීමෙන් නිදහස් වියයුතු අතර (1) වන උපවගන්තිය යටතේ පනවා ඇති විධිවිධාන, එවැනිම කරුණක් හෝ දෙයක් සම්බන්ධයෙන් එවැනි අවස්ථාවකදී එකී ගිවිසුම යටතේ බදුදීමනාකරුට සහ බදුගැනුම්කරුට යන දෙදෙනාටම වූ වගකීමක් ලෙස තේරුම් නොගත යුතුය.

13 වන වගන්තිය : උපකරණය සම්බන්ධයෙන් වූ පාඩුවක් සඳහා බදුදීමනාකරුගේ වගකීමක් නොමැති බව.

(1) (අ) කල්බදුකරණය යටතේ සපයා ඇති උපකරණය සම්බන්ධයෙන් බදුගැනුම්කරු විසින් දරන ලද යම් පාඩුවක් සඳහා බදුදීමනාකරු විසින් බදුගැනුම්කරුට කිසිම වගකීමක් දරනු නොලැබිය යුතු ය.

(ආ) මෙම ගිවිසුමේ කුමක් සඳහන්වුවද, උපකරණය තෝරා ගැනීමේදී හෝ සැපයුම්කරු තෝරාගැනීමේදී බදුදීමනාකරුගේ මැදිහත්වීම හෝ උපකරණයෙහි නිශ්චිතව දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් බදුදීමනාකරුගේ හැකියාව සහ නිශ්චය කිරීම පිළිබඳව බදුගැනුම්කරු විශ්වාසය නොතැබිය යුතු බවට බදුගැනුම්කරු විසින් මෙයින් එකඟවෙනු ලැබේ.

(2) බදුකරය යටතේ සපයන ලද යම් උපකරණයක් හේතුවෙන් හෝ එම උපකරණය භාවිත කිරීම මගින් සිදුවන යම් තැනැත්තකුගේ ජීවිතහානිය, ඒ තැනැත්තාට සිදුවන තුවාල හෝ උපකරණයට සිදුවන හානිය සඳහා, (1) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව බදුදීමනාකරුවකු විසින් තම බදු දීමනාකරුවකු වශයෙන්වූ තත්වයෙන් කිසිම වගකීමකට යටත් නොවිය යුතු අතර ඒ මගින් උපචිතවන කිසිම පාඩුවක්, වගකීමක් හෝ ඉල්ලීමකින් බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුව නිදහස්කර අගතිවිරහිතව තැබිය යුතුය.

(3) (2) වන උපවගන්තියේ විධිවිධාන, බදුදීමනාකරුගේ තත්වයෙන් හැර වෙනත් ආකාරයකින් එම උපවගන්තියේ සඳහන් අලාභ සම්බන්ධයෙන් බදුදීමනාකරුගේ වගකීමට බලනොපෑ යුතු ය.

14 වන වගන්තිය : උපකරණය භාරකාරත්වය සහ භාවිතය.

(1) උපකරණය බදුදීමනාකරුට අයිති බවට ප්‍රකාශකරමින් උපකරණය මත යම්ලේබල, තහඩු හෝ වෙනත් සලකුණු සවිකරන ලෙස බදුදීමනාකරු විසින් බදුගැනුම්කරුවෙත උපදෙස් ලබාදී ඇති අවස්ථාවකදී, බදුගැනුම්කරු විසින් තම පිරිවැයෙන් සහ වියදමින් එකී උපදෙස් අනුගමනය කරනු ලැබිය යුතුය.

(2) බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුගෙන් හෝ සැපයුම්කරුගෙන් උපකරණය ලබාගෙන උපලේඛනයේ (3) වන අයිතියෙහි විස්තර කර ඇති ස්ථානයට උපකරණය භාරදීම සඳහා බදුදීමනාකරු විසින් කටයුතු පිලියෙල කරනු ලැබිය යුතු අතර බදුදීමනාකරුගේ ලිඛිත කැමැත්ත නොමැතිව බදුගැනුම්කරු විසින් එම උපකරණය එම ස්ථානයෙන් ඉවත් නොකල යුතුය.

(3) යහපත් භාරකරුවකු විසින් එම උපකරණය එම කාලයේදී භාවිත කරන ආකාරය සහ එම උපකරණයට සලකනු ලබන ආකාරයටද බදුගැනුම්කරු විසින් උපකරණය සලකනු ලැබිය යුතු අතර බදු ගැනුම්කරු විසින් එවැනි උපකරණයක් භාවිත කිරීම සම්බන්ධයෙන් සාදන ලද රජයේ අධිකාරීන්ගේ සියලු නියම සහ කොන්දේසි මෙන්ම පාර්ලිමේන්තුවේ සියලුම පනත්වල සහ ප්‍රඥප්තිවල රීති සහ නියෝගවලට එකඟව ක්‍රියාකරනු ලැබිය යුතු ය.

(4) (බදුගැනුම්කරු විසින් සිදුකරන ලද හෝ එසේ බදුගැනුම්කරු විසින් සිදුනොකල) උපකරණයට හෝ තුන්වන පාර්ශවයට සිදුවූ සියලු අලාභහානි සම්බන්ධයෙන් බදුගැනුම්කරු විසින් බදුදීමනාකරු වෙත වන්දි ගෙවිය යුතු අතර ඉන්පසු බදුදීමනාකරු වෙත හානිපූරණය කරනු ලැබිය යුතු මෙන්ම බදු ගැනුම්කරුගේ සන්තකයේ එකී දේපල පැවති අවස්ථාවේ එම උපකරණය ස්ථානගත කිරීමේදී, භාරයේ තිබීමේදී හෝ පාවිච්චි කිරීමේදී එහි ප්‍රතිඵලයක් ලෙස බදුදීමනාකරුට පැන නැගිය හැකි සියලු අලාභ, පිරිවැය, වන්දි මුදල් සහ ඉල්ලීම් සම්බන්ධයෙන් බදුදීමනාකරු සෑම අවස්ථාවකදීම හානිපූරණයකර වන්දි ගෙවීමෙන් නිදහස්ව තැබිය යුතු ය.

(5) පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් සියලු අවස්ථාවල දී බදුගැනුම්කරු විසින් බදුදීමනාකරු වෙත වන්දි හෝ අලාභ ගෙවනු ලැබීමෙන් පසු බදුදීමනාකරු විසින් වන්දි හෝ අලාභ ගෙවීමෙන් හානිපූරණය කර නිදහස්ව තබනු ලැබිය යුතුය :

(අ) බදු උපකරණය ආපදාවක් යටතේ තහනමට ගැනීම, අධිකරණයක් විසින් තහනමට ගැනීම, යම් අධිකරණයක්, විනිශ්චය සභාවක්, සහ වෙනත් යම් නීති බලය ඇති නියාමන අධිකාරීන් හෝ වෙනත් නෛතික ක්‍රියාවලියක් නිසා සිදුවන බැඳීම් හේතුවෙන් උපකරණයට තිබූ පැවරීම හෝ උපකරණය අහිමිවීම සම්බන්ධයෙන්;

(ආ) ගින්න, අනතුරු හෝ වෙනත් ඕනෑම ආකාරයක හේතුවක් නිසා උපකරණයට පාඩු සිදුවීම, විනාශවීම් හෝ අලාභ සිදුවීම සම්බන්ධයෙන්;

(ඇ) උපකරණය භාවිත කිරීම, මෙහෙයවීම හෝ තබාගැනීමේදී උපචිතවන යම් වන්දි මුදලක් සම්බන්ධයෙන් :

(ඈ) බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුට ප්‍රකාශකර නොමැති කාර්ය සඳහා බදුගැනුම්කරු විසින් උපකරණය භාවිත කිරීමේ හේතුවෙන් දේශීය ආදායම් බදුපනත යටතේ බදුදීමනාකරු විසින් දරනු ලැබිය හැකි යම් වගකීමක් හෝ අතිරේක වගකීමක් සම්බන්ධයෙන්;

(ඉ) බදුගැනුම්කරු විසින් එකී ගෙවීම පැහැර හැරීම නිසා බදුදීමනාකරු විසින් ගෙවන ලද වෙනත් යම් බදු ගාස්තු හෝ නීත්‍යානුකූල අයකිරීම් සම්බන්ධයෙන්.

15 වන වගන්තිය: උපකරණ සහ වියදම් පවත්වාගෙන යෑම.

(1) බදුගැනුම්කරු විසින් සෑම අවස්ථාවකදීම උපකරණය යහපත් ක්‍රියාත්මක තත්වයෙන් මෙන්ම ක්‍රියාකාරී පිලිවෙලකට පවත්වාගෙන යා යුතු අතර අවශ්‍ය අවස්ථාවලදී එම උපකරණය අලුත්වැඩියා කිරීම කරනු ලැබිය යුතු අතර එකී භාවිතාකිරීම, සේවා කිරීම සහ පවත්වාගෙන යෑම සඳහා නිශ්චයාදන නිර්දේශයන් යථාපරිදි අනුගමනය කරනු ලැබිය යුතුය.

(2) මෙම වගන්තියේ ඉහතින් වූ ඡේදයෙහි විධිවිධාන සලස්වා ඇති ආකාරයට එහි කාර්ය සඳහා බදුගැනුම්කරු විසින් තම පිරිවැයෙන් සහ වියදමින් උපකරණයෙහි යම් හෝ සියලු කොටස් සහ අමතර කොටස් ප්‍රතියෝජනය කිරීම, උපකරණය අලුත්වැඩියා කිරීම, උපකරණය පිළිබඳව නීතිපතා අද්විතීය අධීක්ෂණයක් පවත්වාගෙන යෑම සහ සියලුම නඩත්තු කිරීම් සහ අලුත්වැඩියා පවත්වාගෙන යෑම කරනු ලැබිය යුතු ය. බදුගැනුම්කරු විසින් පළමුව බදුදීමනාකරුගෙන් ලිඛිත කැමැත්තක් ලබා ගෙන ඇත්නම් මිස, බදුගැනුම්කරු විසින් උපකරණයෙහි අවශ්‍ය නිශ්පාදකයින් විසින් සපයන ලද හෝ නිර්දේශ කරන ලද කොටස් පමණක් විනාශ වී ගිය හෝ අලාභහානි වූ කොටස් හෝ අමතර කොටස් වෙනුවට ප්‍රතියෝජනය කරනු ලැබිය යුතුය.

(3) උපකරණයෙහි අයිතිය, භාරකාරත්වය හෝ භාවිතය සම්බන්ධයෙන් පනවනු ලැබිය හැකි සියලු ලියාපදිංචි ගාස්තු, බදු සහ බදු මුදල් (ඇත්නම්) එම ලියාපදිංචි ගාස්තු, බදු සහ බදු මුදල් බදුගැනුම්කරු විසින් දැරීම සහ ගෙවීම කරනු ලැබිය යුතුය.

(4) බදුගැනුම්කරු විසින් උපකරණය සම්බන්ධයෙන් සහ උපකරණය භාවිත කිරීම, ක්‍රියාත්මක කිරීම, සහ ගබඩා කිරීම සම්බන්ධයෙන් මෙන්ම එම දේපල භාවිත කිරීම, ක්‍රියාත්මක කිරීම හෝ ගබඩා කිරීම තුළින් උපවිතවන හෝ ඊට ආනුෂංගිකවන හේතුවක් නිසා බදුගැනුම්කරුගේ හෝ තුන්වන පාර්ශවයන්ට නියෝජිතයන් හෝ සේවා නියුක්තිකයන්ට ඕනෑම ආකාරයකින් සිදුවන තුවාලවීමක්, මරණය සිදුවීමක් සහ හානි සඳහා සහ එම අලාභය දේපලෙහි බදුගැනුම්කරු හෝ වෙනත් අයට සිදුවීම සම්බන්ධයෙන් බදුගැනුම්කරු විසින් සියලු අවදානම් සහ වගකීම් දරනු ලැබිය යුතුය. එකී උපකරණය නිසාවෙන් හෝ එකී උපකරණයට ආනුෂංගික වන හෝ එම උපකරණය භාවිතකිරීම, ක්‍රියාත්මක කිරීම, ගබඩා කිරීම හෝ උද්දේශිත භාවිතය, ක්‍රියාත්මක කිරීම හෝ ගබඩා කිරීම නිසාවෙන් ඕනෑම ආකාරයකින් පැනනගින හෝ උපවිතවන නෛතික පිරිවැයද ඇතුළු සියලු පාඩු, අලාභ, වන්දි ගෙවීම්, දඬුවම්, වගකීම් සහ වියදම්වලින් බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුව ආරක්ෂාකර අගතිවිරහිතව තැබිය යුතුය.

16 වන වගන්තිය : උපකරණය වෙනස් කිරීම

(1) බදුදීමනාකරුගේ ලිඛිත කැමැත්ත නොමැතිව, බදුගැනුම්කරු විසින් උපකරණයට කිසිම එකතුකිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු නොකල යුතු අතර එම උපකරණයෙහි ක්‍රියාකාරීත්වයේ අනුපිලිවෙල, ක්‍රියාකාරීත්වය හෝ තත්ත්වයෙහි කිසියම් වෙනස්කම් සිදුකිරීම නොකල යුතු ය.

(2) බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුගේ කැමැත්ත නොමැතිව උපකරණයට යම් එකතුකිරීමක්, හෝ උපකරණය වැඩිදියුණු කිරීමක් හෝ සිදුකරනු ලබයි නම්, එවැනි අවස්ථාවක, බදුදීමනාකරු විසින් බදුගැනුම්කරුගේ පිරිවැයෙන් සහ වියදමින් එම එකතුකිරීම හෝ වැඩිදියුණු කිරීම ඉවත් කරන ලෙස නියම කිරීමේදී බදුගැනුම්කරු විසින් වහාම එම එකතු කිරීම හෝ වැඩිදියුණුකිරීම ඉවත් කරනු ලැබිය යුතු ය.

(3) බදුදීමනාකරුගේ කැමැත්ත ඇතිව හෝ එසේ නොමැතිව උපකරණයට කරන ලද යම් එකතුකිරීමක් වැඩිදියුණු කිරීමක් හෝ වෙනස් කිරීමක් උපකරණයෙහි කොටසක් සංයුක්තවන ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ සම්බන්ධයෙන් බදුදීමනාකරු විසින් කිසිම වන්දිමුදලක් ගෙවීමකට යටත්වීමකින් තොරව එකී උපකරණයට කරන ලද එකතු කිරීම, වැඩිදියුණු කිරීම හෝ වෙනස් කිරීම බදුදීමනාකරුට අයත් විය යුතුය.

17 වන වගන්තිය : මූල්‍ය උපකාරය,

බදුගැනුම්කරු විසින් ඉල්ලාසිටී නම්, බදුදීමනාකරු විසින් 15 (1), 15 (2), 15 (3) සහ 22 වන වගන්තිවල නිශ්චිතව දක්වා ඇති කාර්ය සඳහා බදුගැනුම්කරු වෙත මූල්‍ය උපකාරයක් ප්‍රධානය කරනු ලැබිය හැකිය. එවැනි මූල්‍ය උපකාරයක් ලබාදීමට බදුදීමනාකරු කිසිම ආකාරයකින් බැඳීමකට යටත් නොවිය යුතු අතර එවැනි මූල්‍ය උපකාරයක් ප්‍රදානය කිරීම බදු දීමනාකරුගේ පරම අභිමතය පරිදි බදුදීමනාකරු විසින් නිශ්චිතව දක්වනු ලබන නියම සහ කොන්දේසි ප්‍රකාරව විය යුතුය.

18 වන වගන්තිය : උපකරණයට සම්බන්ධ කිරීමක් හෝ ඒකාබද්ධ කිරීමක් සිදු කිරීම.

(1) බදුදීමනාකරුගේ ලිඛිත කැමැත්ත නොමැතිව, බදුගැනුම්කරු විසින් උපකරණය කිසිම නිශ්චල දේපලකට සම්බන්ධ කිරීම හෝ ඒකාබද්ධ කිරීම නොකල යුතු ය. යම් නිශ්චල දේපලකට කරන ලද යම් සම්බන්ධ කිරීමක් හෝ ඒකාබද්ධකිරීමක් උපකරණයෙහි ස්ථිර ව්‍යුහයෙහි කොටසක් සන්යුක්ත නොවන බවට බදුගැනුම්කරු පිලිගනු ලබයි.

(2) මෙම වගන්තියේ ඉහතින්ම වූ ඡේදයෙහි සඳහන් බදුදීමනාකරුගේ කැමැත්ත බදුගැනුම්කරු විසින් ඉල්ලා සිටින අවස්ථාවකදී, බදුගැනුම්කරු විසින් එම නිශ්චල දේපලෙහි අයිතිකරු හෝ ඉඩම්හිමියා විසින් එම නිශ්චල දේපලෙහි කොටසක් සංයුක්තවන යම් සම්බන්ධ කිරීමක් හෝ ඒකාබද්ධ කිරීමක් වශයෙන් එම උපකරණය සලකන නොලබන බවට එකී අයිතිකරුගේ ඉඩම්හිමියා එකඟවන බවට එම නිශ්චල දේපලෙහි අයිතිකරුගෙන් හෝ ඉඩම්හිමියාගෙන් ලබාගත් ලිඛිත කැමැත්තක් හෝ සහතිකයක් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(3) උපකරණය තත්කාලයෙහි තබා ඇති පරිශ්‍රයන් සම්බන්ධයෙන් සියලු කුලී මුදල් වෙනත් භාගිර ගෙවීම් නියමිත ආකාරයට නියමිත කලට ගෙවනු ලබන බවට බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුට පොරොන්දුවන අතර එකී කුලී ගෙවීම් සහ වෙනත් භාගිර ගෙවීම් සම්බන්ධයෙන් ගෙවීමට නියමිත ආසන්නතම ගෙවීම් සම්බන්ධයෙන් වූ ලදුපත හෝ ලදුපත් බදුදීමනාකරු විසින් ඉල්ලා සිටීමේදී බදුගැනුම්කරු විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතුය.

19 වන වගන්තිය : උපකරණය පැවරීම ආදිය තහනම් බව.

(1) උපකරණය බදුගැනුම්කරුට පැවරීමෙන් පසු උපකරණයෙහි අයිතිය බදුදීමනාකරු සතුව පැවතිය යුතු බවට බදුගැනුම්කරු විසින් පිලිගනු ලබන අතර ඒ අනුව එකී උපකරණය පැවරීම, විකිණීම හෝ අන්‍යාකාරයකින් බැහැරකිරීම සඳහා බදුගැනුම්කරු උත්සාහ නොකල යුතු අතර උපකරණය පිළිබඳ බදුදීමනාකරු ඇති අයිතිය උල්ලංඝනය විය හැකි වෙනත් කිසිම ක්‍රියාවක් නොකල යුතුය. බදුගැනුම්කරු විසින් එම උපකරණය යම් තුන්වන පාර්ශවයක් විසින් සන්නකයේ තබා ගැනීමට හෝ භාවිත කිරීම සඳහා අවසර ලබා නොදිය යුතු ය.

(2) උපකරණය යම් තුන්වන පාර්ශවයක් විසින් නඩු පැවරීමකට යටත් කිරීමකට හෝ යම් තුන්වන පාර්ශවයක් විසින් නීතිය ක්‍රියාවේ යෙදවීමකට හෝ උපකරණය තහනම් කිරීමට යටත් වීමට බදුදීමනාකරු විසින් අවසර ලබානොදිය යුතුය. එවැනි ක්‍රියාවක් සිදුවන්නේ නම්, බදුගැනුම්කරු විසින් වහාම ඒ බව බදුදීමනාකරු වෙත නිවේදනය කරනු ලැබිය යුතු අතර බදුගැනුම්කරුගේ පිරිවැයෙන් සහ වියදමින් එම ක්‍රියාවෙන් උපකරණය නිදහස් කරගැනීම සඳහා බදුගැනුම්කරු විසින් වහාම කටයුතු සලස්වනු ලැබිය යුතුය.

(3) මෙයින් ආරම්භ කරනු ලබන බදුදීමට උපකරණය යටත්වන අතරතුරදී බදුදීමනාකරුගේ උපකරණයෙහි අයිතිය දෝෂාරෝපනයට හෝ යම් කඩකිරීමකට ලක්වේ නම් (නැත්නම් ඉන්පසු, බදුගැනුම්කරු විසින් සිදුකරන ලද ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන්) එම දෝෂාරෝපනය හෝ උල්ලංඝනය වීම ඉවත්කිරීමේදී බදු දීමනාකරු විසින් දරන ලද සියලු පිරිවැය සහ වියදම් මෙන්ම බදුදීමනාකරුගේ උපකරණයෙහි අයිතිය තහවුරු කිරීම සඳහා වූ වියදම් බදුගැනුම්කරු විසින් දරනු ලැබිය යුතු ය.

(4) මෙම ඡේදයේ ඉහතින් වූ ඡේදවල ව්‍යාජතියට හානියක් නොමැතිව බදුගැනුම්කරු විසින් උපකරණයෙහි සන්නකය හෝ එහි යම් කොටස් පවරාදීම මධ්‍යස්ථ කිරීම, උකස් කිරීම, කුලියට ලබාදීම හෝ කොටස් කිරීම නොකල යුතුය.

(5) බදුගැනුම්කරු මියයෑමේදී, ඔහුගේ උරුමක්කරුවන්, පොල්ම:කරුවන් සහ අද්මිනිස්ත්‍රාසිකරුවන්ට බදු උපකරණය කෙරෙහි හිමිකම්පෑමට අයිතියක් නොතැබිය යුතු අතර එසේ මියගිය බදුගැනුම්කරුගේ තෙස්තමේන්තු නඩුවකදී එම උපකරණය වත්කමක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා ඔවුන්ට අවසර නොදිය යුතුය.

20 වන වගන්තිය : උපකරණය අධීක්ෂණය කිරීම.

උපකරණය අධීක්ෂණය කිරීම සඳහා සහ පරීක්ෂා කිරීම සඳහා තත්කාලයේ තබා ඇති පරිශ්‍රයට දවසේ සියලු සාධාරණ අවස්ථාවලදී බදුදීමනාකරුට, ඔහුගේ සේවකයන් හෝ නියෝජිතයන්ට ඇතුල්වීම සඳහා බදුගැනුම්කරු විසින් සම්පූර්ණ අවස්ථාව සහ අවලංගුකල නොහැකි අවසරය මෙයින් ප්‍රදානය කරනු ලැබේ.

21 වන වගන්තිය : උපකරණයට සිදුවන පාඩු සහ අලාභ.

(1) මෙහි 2 වන වගන්තියෙහි සඳහන් ආරම්භක කාලසීමාව ආරම්භවීමේ සිට සාමාන්‍ය ක්ෂයවීම් පමණක් හැර ඕනෑම ආකාරයකින් උපකරණය විනාශවීම සම්බන්ධයෙන් හෝ උපකරණයට හානිවීම සම්බන්ධයෙන් නැතහොත් එහි යම් කොටසක් විනාශවීම හෝ හානිවීම සම්බන්ධයෙන් සම්පූර්ණ අවධානම බදු දීමනාකරු විසින් මෙයින් බාරගෙන දරනු ලැබේ.

(2) උපකරණයට යම් පාඩුවක් හෝ අලාභයක් සිදුවී ඇති අවස්ථාවකදී, බදුගැනුම්කරු විසින්, තම පිරිවැයෙන් හා වියදමෙන් බදුදීමනාකරුගේ කැමැත්ත ඇතිව,

(අ) එම උපකරණය හොඳ අළුත්වැඩියාවකින්, තත්වයකින් සහ ක්‍රියාත්මක අනුපිළිවෙලකට ප්‍රතියෝජනය කිරීම : හෝ

(ආ) එම උපකරණය හොඳ අළුත්වැඩියාවකින්, තත්වයකින් සහ ක්‍රියාත්මක අනුපිළිවෙලකට තැබීම : කරනු ලැබිය යුතුය.

(3) මෙම වගන්තියේ (2) වන ඡේදයේ කුමක් සඳහන් වුවද, ඕනෑම ආකාරයක හේතුවක් නිසා සම්පූර්ණ උපකරණයම විනාශ වී ඇති අවස්ථාවකදී (අළුත්වැඩියා කල නොහැකි අලාභ හෝ අයිතිය උල්ලංඝනයවීම ඇතුළුව) බදුගැනුම්කරු වෙනුවෙන් බදුදීමනාකරු විසින් දරන ලද සියලු පිරිවැය, වියදම් සහ ගාස්තු ද ඇතුළුව උපලේඛනයේ (8) වන අයිතමයෙහි විස්තර කර ඇති මෙන්ම නිශ්චිතව දක්වා ඇති පාඩු වටිනාකම බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුට ගෙවිය යුතුය.

(4) මෙම වගන්තියෙහි (2) වන ඡේදය අදාලවීමේදී මෙම බදුගිවිසුම කිසිදු සංශෝදනයකින් තොරව ක්‍රියාත්මක විය යුතු අතර විශේෂයෙන්ම එකී කුලී මුදල් ගෙවීම දිනටම ක්‍රියාත්මක විය යුතු මෙන්ම මෙම වගන්තියේ (3) වන ඡේදය අදාලවීමේදී සියලු පිරිවැය, වියදම්, හිඟ මුදල්, රජයේ බදු සහ වෙනත් ගාස්තු ද ඇතුළුව නිශ්චිතව දක්වා ඇති පාඩු වටිනාකම ගෙවීමෙන් පසු මෙම බදු ගිවිසුම අවසන් විය යුතු නමුත් එකී ගෙවීම කරනු ලබන තෙක් එම කුලී ගෙවීම දිනටම ක්‍රියාත්මක විය යුතු ය.

22 වන වගන්තිය : රක්ෂණය.

(1) බදුගැනුම්කරුවන් විසින් බදුගැනුම්කරුගේ නමින් සිඵල් ඉන්සුරන්ස් බ්‍රෝකර්ස් ආයතනය මගින් රක්ෂණය කරනු ලැබ යුතු අතර, එම රක්ෂණ ඔප්පුව බදුදීමනාකරුට පවරනු ලැබිය යුතුය.

(2) බදුගැනුම්කරු 8 වන වගන්තියෙහි සඳහන් භාරගැනීම පිළිගැනීම නිකුත්කරනු ලබන අවස්ථාවේදී බදුගැනුම්කරු විසින් ඉහත 22 (1) වන වගන්තියේ අන්තර්ගත බැඳීම් සමඟ එකඟව ක්‍රියාකරනු ලැබ තිබිය යුතුය.

(3) රක්ෂණය සඳහා ගෙවිය යුතු හෝ රක්ෂණය වීමට යෝග්‍යතාවය සඳහා පූර්ව අවශ්‍යතාවක් වශයෙන් වූ බදු, බදු මුදල්, යනාදියද ඇතුළුව රක්ෂණය පිළිබඳ පිරිවැය සහ වෙනත් සියලු සම්බන්ධිත ගාස්තු බදුගැනුම්කරු විසින් දරනු ලැබ නියමිත දිනවලදී ගෙවනු ලැබිය යුතු අතර යම් ප්‍රමාද වී කරනු ලබන ගෙවීම් මසකට 5 ක පොලී මුදලකට මෙන්ම ඒ මත අයවිය යුතු රජයේ බදු හෝ ගාස්තුවලටද යටත්විය යුතුය.

(4) නියමයන් සම්බන්ධයෙන් සහ රක්ෂණ ආවරණය සම්බන්ධයෙන් බදුදීමනාකරු විසින් නිශ්චිතව දක්වා ඇති සමස්ථ බදු ගිවිසුම් කාලසීමාවට අඩු නොවන කාලසීමාවක් තුළ දී සහ එම ගිවිසුම දීර්ඝකරනු ලැබිය හැකි යම් කාලසීමාවකට අඩු නොවන කාලසීමාවක් තුළ රක්ෂණය සම්පූර්ණ බලාත්මක භාවයෙන් තබාගැනීම මෙන්ම බදුදීමනාකරු විසින් ඉල්ලා සිටී අවස්ථාවකදී, එම රක්ෂණය සම්බන්ධයෙන් ගෙවන ලද රක්ෂණ වාරික පිළිබඳ ලදුපත් ඉදිරිපත් කිරීම බදුගැනුම්කරුගේ වගකීම විය යුතුය.

(අ) රක්ෂණය කරනු ලබන උපකරණය සම්බන්ධයෙන් වූ අවම රක්ෂණ ආවරණය සහ අවදානම බදුදීමනාකරු විසින් නිශ්චය කරනු ලැබිය යුතු අතර එම රක්ෂණය උපලේඛනයේ (8) වන අයිතමයෙහි විස්තර කර ඇති උපකරණ වටිනාකමට වඩා අඩු නොවිය යුතු ය.

(ආ) අවශ්‍යයැයි සලකනු ලබන වෙනත් යම් අතිරේක රක්ෂණ රැකවරණයක්/ආවරණයක් ලබාගැනීම බදු ගැනුම්කරුගේ වගකීම විය යුතු අතර ඔහු විසින් (එය විසින්) දරණ ලද පිරිවැය මත ඔහු (එය) විසින් එකී රක්ෂණ ඔප්පුව සහ/ හෝ වෙනත් රක්ෂණ ඔප්පු යටතේ කැමැත්ත දක්වන ආකාරයට එකී අතිරේක අවදානම් ආවරණය කරනු ලැබිය යුතු නමුත් එසේ කිරීමට අපොහොසත් වුවහොත් බදුගැනුම්කරු මෙම බදු ගිවිසුමේ 15 වන ඡේදය සහ/හෝ 21 වන ඡේදය හෝ වෙනත් කොටසක් යටතේ වූ තම (එහි) වගකීම් වලින් බදුගැනුම්කරු නිදහස් නොවිය යුතුය.

(ඇ) බදුදීමනාකරු විසින් උචිත යැයි සලකනු ලබන රක්ෂිත මුදලකට අඩු නොවන්නා වූ මුදලක් සඳහා උපකරණය භාරයේ තබා ගැනීම හෝ පාවිච්චි කිරීම තුළින් උපචිතවන (බදු දීමනාකරුගේ හෝ බදු ගැනුම්කරුගේ හිමිකම්ද ඇතුළුව) තුන්වන පාර්ශවයේ හිමිකම්ද බදුගැනුම්කරු විසින් රක්ෂණය කරනු ලැබිය යුතුය.

(5) බදුගැනුම්කරු විසින් බදුදීමනාකරු ඉල්ලා සිටීමේදී මෙම වගන්තියේ සඳහන් රක්ෂණය සඳහා වූ රක්ෂණ වාරික සහ රක්ෂණ ආවරණය එක් එක් අවස්ථාවේ අළුත් කිරීමේදී හෝ රක්ෂණ වාරික නැවත සකස් කිරීමේදී එම සකස්කරන ලද රක්ෂණ වාරික බදුදීමනාකරු වෙත ගෙවනු ලැබිය යුතු ය.

(6) රක්ෂණයේ සියළු නියම හා කොන්දේසි සමඟ බදුගැනුම්කරු දැඩි ලෙස එකඟව ක්‍රියාකිරීම සහ අවදානම පිළිබඳ වූ යම් වෙනස්කම් රක්ෂණකරුවන් සහ බදු දීමනාකරු වෙත වහා දැනුම්දීම සහතික කිරීම බදුගැනුම්කරුගේ වගකීම විය යුතුය.

(7) මෙහි සඳහන් කර ඇති එකී රක්ෂණය යටතේ යම් අයකර ගැනීමක් සිදුකිරීමට බදුගැනුම්කරු අපොහොසත්වීම මගින් මෙම කල්බදු ගිවිසුමේ 15 වගන්තිය යටතේ සහ/හෝ 21 වන වගන්තිය යටතේ හෝ මෙම කල්බදු ගිවිසුමේ යම් කොටසක් හෝ සමස්ථ කල්බදු ගිවිසුම යටතේ වූ වගකීමෙන් බදුගැනුම්කරු නිදහස් කරනු නොලැබිය යුතුය.

(8) මෙහි සඳහන් අකාරයට උපකරණය රක්ෂණය කිරීමට බදුගැනුම්කරු අපොහොසත්වන අවස්ථාවකදී, එම උපකරණය රක්ෂණය කිරීමට බදුදීමනාකරුට හිමිකමක් තිබිය යුතුය. එවැනි අවස්ථාවකදී මෙම උපකරණය රක්ෂණය කිරීම සඳහා බදුදීමනාකරු විසින් ගෙවන ලද සියලු රක්ෂණ වාරික වියදම්ද ඇතුළුව මෙම කල්බදු ගිවිසුම යටතේ බදුදීමනාකරු විසින් ගෙවන ලද සියලු හෝ යම් මුදල් බදුගැනුම්කරුගෙන් හිඟවී තිබීමට බදුදීමනාකරුට අයිතියක් තිබිය යුතුය.

23 වන වගන්තිය : රක්ෂණ ප්‍රතිලාභ ලැබීම.

(1) රක්ෂණය මගින් ආවරණය වන යම් සිදුවීමක් සිදුවුවහොත් සහ සිදුවූ විට ලැබෙන සියළු රක්ෂණ ප්‍රතිලාභ බදුදීමනාකරුට ලැබිය යුතු අතර එකී සියළු රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුට සහ ලබාදිය යුතු ය.

(2) බදුදීමනාකරුගේ කැමැත්ත අනුව එකී රක්ෂණ ප්‍රතිලාභ,

(අ) 21 වන වගන්තියේ (3) වන ඡේදයේ (අ) සහ (ආ) උපඡේදවල නිශ්චිතව දක්වා ඇති ගෙවීම් සබන්ධයෙන් :

(ආ) 21 වන වගන්තියේ (3) වන ඡේදයේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට බදුගැනුම්කරු විසින් බදුදීමනාකරුට කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් : සහ

(ඇ) රක්ෂණය මගින් ආවරණය කරන ලද යම් සිදුවීමක් සිදුවුවහොත් හෝ සිදුවූ අවස්ථාවකදී, බදුගැනුම්කරු විසින් වහාම ඒ බව බදුදීමනාකරු වෙත වූ ගෙවීම් සම්බන්ධයෙන් :

අදාල කරගනු ලැබිය යුතුය.

(3) රක්ෂණය මගින් ආවරණය වූ යම් සිදුවීමක් සිදුවුවහොත් හෝ සිදුවූ අවස්ථාවකදී, බදුගැනුම්කරු විසින් වහාම ඒ බව බදුදීමනාකරු වෙත නිවේදනය කරනු ලැබිය යුතු අතර රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අවශ්‍ය සියළු ලේඛන බදුදීමනාකරු වෙත ප්‍රමාදයකින් තොරව භාරදෙනු ලැබ ඒ සම්බන්ධයෙන් බදුදීමනාකරුට සහාය විය යුතු ය.

(4) බදු ගැනුම්කරු විසින් මෙම වගන්තියේ ඉහතින් ම වූ ඡේදයේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට බැඳීම් ඉටුකරනු ලබන අවස්ථාවකදී සහ රක්ෂිතයා විසින් වලංගු රක්ෂණ හිමිකම් ලබාගෙන ඇති අවස්ථාවකදී බදු දීමනාකරු විසින් ඇත්තවශයෙන්ම ලබාගත් රක්ෂණ ප්‍රතිලාභ ප්‍රමාණය වූ 20 වනවගන්තියේ විධිවිධාන සලස්වා ඇති මුදල් ප්‍රමාණය බදුදීමනාකරු වෙත වන්දි වශයෙන් ගෙවීමේ වගකීමෙන් බදු ගැනුම්කරු නිදහස් වන්නේය. එසේ වුවද, සියලු පිරිවැය, වියදම්, හිඟමුදල්, රජයේ බදු සහ වෙනත් ගාස්තුද ඇතුළුව නිශ්චිත පාඩු වටිනාකම පියවීමට ඉහත කී රක්ෂණ ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවන්නේනම්, එවැනියම් හිඟ මුදල්වලින් බදු ගැනුම්කරු විසින් බදු දීමනාකරුව හානිපූරණය කර තැබිය යුතුය.

24 වන වගන්තිය : බදු ගැනුම්කරු විසින් කරනු ලබන පැහැර හැරීම්

බදු දීම සම්බන්ධයෙන් සැලකිය යුතු අතපසුවීමක් සිදුවීමට හේතුවිය හැකි කල්බදු ගිවිසුමෙහි ඇතැම් නියම සහ කොන්දේසිවලට එකඟව ක්‍රියා කිරීම බදු ගැනුම්කරු විසින් පැහැරහරිනු ලබන අවස්ථාවකදී, සහ / හෝ බදුගැනුම්කරු විසින් කඩිනම් ගෙවීම් සිදුකිරීම පැහැර හරිනු ලබන අවස්ථාවකදී බදු දීමනාකරු විසින් බදුකර අවසන් කර දැක්වෙන පියවර ගනුලැබිය හැකිය.

- (I) සපයනලද උපකරණයේ සන්තකය හෝ එහි වටිනාකම ආපසු ලබාගැනීම;
- (II) මෙම බදු ගිවිසුම යටතේ බදු ගැනුම්කරු විසින් ගෙවන ලද සහ බදු දීමනාකරු විසින් යථාපරිදි ලබා ගන්නා ලද කුලී මුදල් අඩුකිරීමෙන් පසු මෙම කල්බදු ගිවිසුම යටතේ වූ පූර්ණකාලීණව සඳහා බදු ගැනුම්කරු විසින් ගෙවියයුතු මුදු කුලී මුදල සහ ගෙවීම පැහැරහරින ලද දින සිට මෙම ගිවිසුමේ උපලේඛණයේ (9) වන අයිතියෙහි නිශ්චිතවදක්වා ඇති පොලී මුදලක්ද සමඟ මේ සම්බන්ධයෙන් බදු දීමනාකරු විසින් දරන ලද වෙනත්සියලු පිරිවැය සහ වියදම් වහාම හිමිකම් ඉදිරිපත්කර ලබාගැනීම;
- (III) බදුගැනුම්කරුට දැන්වීමෙන් තොරව එකී උපකරණය හෝ එහි යම් කොටසක් ප්‍රසිද්ධ වෙන්දේසියේ හෝ පුද්ගලික සම්මුතියක් මගින් හෝ වෙළඳ දැන්වීමක් මගින් විකිණීම හෝ බදු දීමනාකරුගේ කැමැත්ත පරිදි එකී උපකරණ දැරීම, පාවිච්චි කිරීම, ක්‍රියාත්මක කිරීම, බදුදීම හෝ අනාභිකාරයකින් බැහැර කිරීම නැතිනම් ගනුදෙනු කිරීම;
- (IV) ලාඛ අහිමිවීම සහ බදු දීමනාකරු විසින් කල්බදු ගිවිසුම අසාර්ථක වීමේ ප්‍රථිපලයක් වශයෙන් මෙම කල්බදු ගිවිසුම යටතේ ගෙවනු ලැබිය යුතු කුලී මුදලට සමාන කුලී මුදලකට උපකරණය නැවත ලබා දීමට නොහැකි වීමේ ප්‍රථිපලයක් වශයෙන් බදු දීමනාකරු විසින් දරන පාඩු ද ඇතුළු සියලු සෘජු හෝ ආනුෂංගික අලාභසඳහා බදු දීමනාකරු වෙත බදු ගැනුම්කරුගෙන් වන්දි මුදල ලබා ගැනීම;
- (V) බදු දීමනාකරුට නීතියෙහිලා හිමිවන වෙනත් අයිතිවාසිකම් හෝ ප්‍රතිකර්ම ක්‍රියාත්මක කිරීම;
- (VI) මෙම ඡේදය යටතේ බදු ගැනුම්කරුගෙන් අයවිය යුතු මුදල් බදු දීමනාකරු වෙත ඇවර කරනු ලැබ දණ්ඩනයන් කොටන ආකාරයෙන් ගිවිසුම උල්ලංඝනය කිරීමේදී නිශ්චය කරගනු ලැබූ අලාභ මුදල් බදු ගැනුම්කරු විසින් ගෙවනු ලැබීම;
- (VII) බදුගැනුම්කරු විසින් මෙම කල්බදු ගිවිසුම උල්ලංඝනය කර ඇති අවස්ථාවකදී, උපකරණයේ සන්තකය නැවත ලබා ගැනීම සහ මෙම කල්බදු ගිවිසුම බලාත්මක කිරීම සඳහා දරනලද පිරිවැයද ඇතුළුව මෙම ගිවිසුමේ දක්වා ඇති බදුදීමනාකරුගේ අයිතිවාසිකම් කඩවීම සහ / හෝ ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බදු දීමනාකරු විසින් දරන ලද සියලු නීතිගාස්තු සහ වෙනත් පිරිවැය මෙන්ම වියදම්ද බදුදීමනාකරු වෙත ගෙවීමට බදුගැනුම්කරු යටත් විය යුතුය.
- (VIII) මෙම ඡේදයේ (I) සහ (II) වන උපඡේදවල විධිවිධාන සලස්වා ඇති ආකාරයට ප්‍රතිකර්මයන් බදුදීමනාකරු විසින් ගෙන තිබුණද අලාභනානි සඳහා වගකීමද ඇතුළුව මේ කල්බදු ගිවිසුම යටතේ වූ වෙනත් සියලු වගකීම්වලින් බදු ගැනුම්කරු නිදහස් නොවිය යුතුය.
- (IX) ඉහතින් සඳහන් කරනු ලබන ගිවිසුම අවසන් කිරීම බදුගැනුම්කරු වෙත ලියාපදිංචි තැපෑල මගින් බාරදිය යුතුවන අතර, යම් හෙයකින් තැපැල් දෙපාර්තමේන්තුවේ යම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් එකී තැපැල් සේවය ක්‍රියාත්මක නොවන්නේ නම් එය පොද්ගලික කුරියර් සේවයක් මගින් භාරදිය යුතුවේ.

බදුගැනුම්කරු විසින් බදුකුලී මුදල් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවකදී සහ / හෝ මෙහි 24 වන වගන්තිය ප්‍රකාරව මෙයින් ඇතිකර ගත් බදුගිවිසුම බදුදීමනාකරු විසින් අවසන් කරනු ලැබ ඇති අවස්ථාවකදී, බදුදීමනාකරු විසින් උපකරණයෙහි සන්තකය ලබා ගැනීමෙන් පසුව හෝ ලබාගැනීමකින් තොරව, බදු දීමනාකරු වෙත අයවිය යුතු සියලු මුදල් හෝ බදුදීමනාකරු විසින් සෑහීමකට පත්වන එහි යම් කොටසක් බදුදීමනාකරු වෙත ගෙවනු ලැබ ඇත්නම් බදුගැනුම්කරු වෙත උපකරණය ආපසු ලබාදීමට හෝ එම උපකරණය බදු ගැනුම්කරුගේ සන්තකයේ දිගටම තබා ගැනීමට අවසර ලබාදීම හෝ මෙයින් ඇතිකරගත් බදු ගිවිසුමෙහි සම්පූර්ණ ප්‍රථිපල දිගටම බලාත්මකව පවත්වාගෙන යෑමට සහ බදු ගිවිසුම පවත්වාගෙන යායුතු බවට සහ මෙම බදු ගිවිසුම බදුදීමනාකරු සහ සහ බදුගැනුම්කරු අතර අලුත්බදු ගිවිසුමක් වශයෙන් සලකනු නොලැබියයුතු බවට මෙයින් ගිවිසගනු ලැබේ.

25 වන වගන්තිය : යම් සැලකිය යුතු පැහැරහැරීම් සම්බන්ධයෙන් බදු ගැනුම්කරු වෙත කරනු ලබන නිවේදනය.

- (1) බදුදීමනාකරු විසින් 24 වන වගන්තිය ප්‍රකාරව ගිවිසුම අවසන්කිරීමට ප්‍රථමයෙන් මෙම දැන්වීම ලියාපදිංචි තැපෑල මගින් භාරදිය යුතුවන අතර , යම් හෙයකින් තැපැල් දෙපාර්තමේන්තුවේ යම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් එකී තැපැල් සේවය ක්‍රියාත්මක නොවන්නේ නම් එය බදුගැනුම්කරු වෙත පොද්ගලික කුරියර් සේවයක් මගින් ලබා දිය යුතු වේ.
- (අ) බදුකරයේ අර්ථනුකූලව බදුකරය සැලකිය යුතු ලෙස අසාර්ථක වීමට හේතුවූ අවස්ථානුගත කරුණු එකක් හෝ වැඩි ගණනක් නිශ්චිතව දක්වමින්,
- (ආ) (අ) ඡේදයෙහි සඳහන් පැහැර හැරීම් සඳහා ප්‍රතිකර්ම ලබා දීම සඳහා නිවේදනයේ දැක්වෙන දිනයට අඩු නොවන දිනයක් වන්නා වූ දිනක් නියම කරමින් ,
- (ඇ) යම් කඩිනම් කුලී ගෙවීමේ මුදල් ඇත්නම් එම කුලී ගෙවීම් කඩිනමින් ගෙවන ලද බදුගැනුම්කරුට දැනුම් දෙමින් හෝ ඉල්ලා සිටිමින්; නිවේදනයක් තැපැල් කරනු ලැබිය යුතුය.
- (2) 2000 අංක 56 දරණ පනතේ (21) (2) වගන්තිය කල්බදු ගිවිසුමට අදාළ නොවිය යුතු බවට එකී නිවේදනයේ සඳහන් නියමිත දිනයට හෝ ඊට පෙර කල්බදු ගිවිසුමේ 25 (1) වගන්තිය යටතේ ලැබූ නිවේදනයේ නිශ්චිතව දැක්වෙන පැහැර හැරීම් සඳහා ප්‍රතිකර්ම යෙදීමට බදු ගැනුම්කරු විසින් බැඳීසිටින බවට මෙම බදුකරයේ පාර්ශවයන් විසින් සහ පාර්ශවයන් අතර මෙයින් ප්‍රකාශිතව ගිවිසගනු ලැබේ.
- (3) නිවේදනයේ සඳහන් දිනට හෝ ඊට පසු (1) වන උපවගන්තිය යටතේ හා දෙනු ලැබූ යම් නිවේදනයක නිශ්චිතව දක්වා ඇති පැහැර හැරීමක් සඳහා ප්‍රතිකර්ම යෙදීමට බදුගැනුම්කරු විසින් අපොහොසත්වන අවස්ථාවකදී, බදුදීමනාකරු විසින් 23 වන වගන්තියෙහි සඳහන් විධිවිධාන ප්‍රකාරව ක්‍රියාකරනු ලැබිය හැකිය.

මෙම වගන්තියේ කාර්ය සඳහා, බදුගැනුම්කරු විසින් බදුකරයේ "සැලකිය යුතු පැහැර හැරීම්" යන්නට පහත දැක්වෙන යම් අවස්ථානුගත කරුණක් තේරුම් ගනු ලැබිය යුතු බවට එකඟවනු ලැබේ.

(අ) යම් අඛණ්ඩව බදු කුලී වාරික දෙකක් හෝ එහි යම් කොටසක් (අඛණ්ඩව හෝ අඛණ්ඩව නොවන) නොගෙවීම හෝ අවසන් වාරිකය හෝ එහි යම් කොටසක් නොගෙවීම;

(ආ) බදු උපකරණය බදුගැණුම්කරුගේ සන්තකයේ තබා ගැනීම පැහැර හැරීම;

(ඇ) බදු උපකරණය නියමිත පිළිවෙලට සහ හොඳ තත්ත්වයෙන් තබා ගැනීම පැහැර හැරීම;

(ඈ) රක්ෂණ වාරිකය නියමිත වේලාවට ගෙවීම පැහැර හැරීම, උපකරණය රක්ෂණය කිරීම පැහැර හැරීම, කලින් කල රක්ෂණ ඔප්පුව අලුත් කිරීම පැහැර හැරීම, රක්ෂණ ඔප්පුව බදුදීමනාකරු වෙතපැවරීම පැහැර හැරීම බදුදීමනාකරු විසින් 22(4)(අ) වගන්තිය යටතේ නියමිතව දක්වා ඇති අවම ආවරණයක් සහ අවදානම් සඳහා රක්ෂණය කිරීමට අපොහොසත් වීම;

(ඉ) බදු උපකරණය (ගිවිසගත් ස්ථානයක් ඇත්නම්) එම ගිවිසගත් ස්ථානයේ තැබීම පැහැර හැරීම;

(ඊ) බදුදීමනාකරුගේ ප්‍රකාශිත ලිඛිත කැමැත්ත නොමැතිව බදු උපකරණයට යම් වෙනසක් සිදු කිරීම ;

(උ) 15(1) වන වගන්තියට එකඟව ක්‍රියා නොකිරීම ;

(ඌ) උපකරණය සපයා ඇති කාර්ය නෙවන වෙනත් කාර්ය සඳහා පාවිච්චි කිරීම සහ / හෝ බදු උපකරණය යෝග්‍ය නොවන සහ සුදුසු නොවන ආකාරයට පාවිච්චි කිරීම;

(එ) ස්වේච්ඡාවෙන් හෝ අන්‍යාකාරයකින් බදුගැණුම්කරු විසින් හෝ බදුගැණුම්කරුට එරෙහිව අවසන් කිරීමේ ක්‍රියාවලි සිදුකිරීම ;

(ඒ) 31 වන වගන්තියේ වැඩිමනත් ප්‍රකාශ කර ඇති කාලසීමාව ඉක්මවා යාම ;

(ඔ) 14(3), 19 සහ 27 වන වගන්තිවල විධිවිධාන උල්ලංඝනය කිරීම;

කඩිනම් ගෙවීම: කඩිනම් ගෙවීම යන්නෙන් එම කාලය දක්වා කල්බදු ගිවිසුම ප්‍රකාරව බදුදීමනාකරුට අයවිය යුතු සියලු මුදල් ගෙවීම් කල්බදු ගිවිසුම ප්‍රකාරව වූ දැන්වීම් තැපැල් කිරීමේ දින සිට දින හතක් (07) ඇතුළත බදු දීමනාකරුට ගෙවනු ලැබිය යුතු බවට අර්ථ නිරූපනය කරනු ලැබේ.

26 වන වගන්තිය : උපකරණය කෙරෙහිඇති බදු දීමනාකරුගේ අයිතිවාසිකම් පැවරීම හෝ පවරා දීම.

- (1) බදුදීමනාකරු විසින් බදුගැණුම්කරු වෙත කරන ලද ලිඛිත නිවේදනයක් මගින් එකී බදුකරය යටතේ සපයන ලද උපකරණය සම්බන්ධයෙන් බදුකරය යටතේ බදුදීමනාකරුගේ සියලු හෝ යම් අයිතිවාසිකම් වෙනත් යම් ලියාදිවි ආයතනයක් වෙත පැවරීම හෝ පවරාදීම කරනු ලැබිය හැකිය.
- (2) 26(1)වන වගන්තිය යටතේ වූ යම් පැවරීමක් හෝ පවරාදීමක් මගින් ;

(අ) බදුකරය යටතේ හෝ එහි ස්වභාවය හෝ එහි නෛතික බලපෑම් ආකාරයට; හෝ

(ආ) බදුකරය යටතේ සපයන ලද උපකරණයක් සම්බන්ධයෙන් ; එහි කාර්ය පැවරුම්ලාභියාට හෝ පැවරුම්කරුට මුදා නොහැරිය යුතුය.

27 වන වගන්තිය : උපකරණය සම්බන්ධයෙන් බදු ගැණුම්කරුගේ අයිතිවාසිකම් පැවරීම

- (1) බදු ගැණුම්කරු විසින් බදුදීමනාකරුගේ ලිඛිත අවසරය ඇතිව මිස සහ තුනවන පාර්ශවයන්ගේ අයිතිවාසිකම්වලට යටත්ව මිස, බදුකරය යටතේ වූ උපකරණයෙහි සන්තකය සහ/ හෝ පාවිච්චිය වෙනත් තැනැත්තකුට පැවරීම නොකළ යුතුය.
- (2) (1) වන උප වගන්තියේ කාර්ය සඳහා " තුනවන පාර්ශවයක්" යන්නෙන් උපකරණය සම්බන්ධයෙන් බදුකරයේ පාර්ශවයක්නොවන්නා වූ තැනැත්තකු අදහස් වේ.

28 වන වගන්තිය : බංකොලොත්භාවයේදී බදුගැණුම්කරුගේ භාරකරුවන් හෝ ණය හිමියන්.

- (1) උපකරණය ක්‍රියාවේ යෙදවීමේදී යම් ඒකාබද්ධතාවයක් ලබාගෙන ඇති යම් ණය හිමියෙකුද ඇතුළුව, බදුගැණුම්කරුගේ බංකොලොත්භාවයකදී බදුගැණුම්කරුගේ යම් භාරකරුවෙකුට එරෙහිව හෝ බදුගැණුම්කරුගේ ණය හිමියෙකුට එරෙහිව මෙම බදුකරය යටතේ වූ බදුදීමනාකරුගේ අයිතිවාසිකම් බලාත්මක කරනු ලැබිය හැකිය.
- (2) (1)වන උප වගන්තියේ කාර්ය සඳහා, " බංකොලොත්භාවයකදී භාරකරුවෙකු" යන්නට බදු ගැණුම්කරුගේ ණය හිමියන්ගේ යහපත උදෙසා බදුගැණුම්කරුගේ බුදලය පරිපාලනය කිරීම සඳහා පත්කරන ලද ඇවරකරුවකු අද්මිනිස්ත්‍රාසිකරුවකු හෝ වෙනත් යම් තැනැත්තෙකු ඇතුළත් වේ.

29 වන වගන්තිය : වෙනත් ප්‍රතිකර්ම ඉතිරිකිරීම.

9වන වගන්තියේ විධිවිධාන, බදුදීමනාකරුට නීතියෙහි ලා තිබිය හැකි වෙනත් ප්‍රතිකර්මවලට අතිරේකව සහ එම ප්‍රතිකර්මවල බලය අඩුවීමක් නොමැතිව විය යුතු අතර එකී විධිවිධාන, මෙම බදුකරය යටතේ යම් උපකරණයක් හෝ අයවිය යුතු මුදල්වල සන්තකය නැවත ලබා ගැනීම සඳහා මෙම බදුකරය යටතේ බදුදීමනාකරුට තිබිය හැකි වෙනත් යම් ප්‍රතිකර්මවලට අතිරේකව සහ එම ප්‍රතිකර්ම වල බලය අඩුවීමක් නොමැතිව විය යුතුය.

30 වන වගන්තිය : අය විය යුතු හිඟ පොලිය.

මෙම බදුගිවිසුම යටතේ බදුදීමනාකරුට අයවිය යුතු කුලී මුදල්ද ඇතුළුව බදුගැණුම්කරු වෙනුවෙන් බදු දීමනාකරු විසින් ගෙවා ඉදිරියට ගෙන එන ලද යම් පිරිවැය සහ වියදම් බදුගැණුම්කරු විසින් ගෙවීම පැහැර හරිනු ලබයිනම්, එම පැහැරහැරීම සම්බන්ධයෙන් උපලේඛණයේ (9)වන අයිතමයෙහි විස්තර කර ඇති පොලී අනුපාතිකය යටතේ වූ මුදලක්ද මෙම පොලිය සමඟ මුළු මුදල ගෙවා නිම කරනතෙක් එම පොලී මුදල මත යම් අදාළ රජයේ බදු/ ගාස්තුවලට යටත්ව එම බදු / ගාස්තුව සමඟ අය කරනු ලැබිය යුතුය.

31 වන වගන්තිය : කාල සීමාව ඉකුත්වීම.

පහත දැක්වෙන සිදුවීම් එකක් හෝ වැඩිගණනක් සිදුවන අවස්ථාවකදී, බදුදීමනාකරු විසින් කිසිම පූර්ව දැනුම්දීමකින් හෝ ඉල්ලා සිටීමකින් තොරව 24 සහ 25 වන ඡේදවල විධිවිධාන සළස්වා ඇති ප්‍රතිකර්ම ක්‍රියාත්මක කරනු ලැබිය හැකි අතර ඒවායෙහි බලපෑම් එකී වගන්තිවල විධිවිධාන සළස්වා ඇති ආකාරයට විය යුතුය;

(අ) බදුගැණුම්කරු බංකොලොත්භාවයට පත්වීමේ ක්‍රියාවක් සිදුකරයි නම් හෝ බංකොලොත් භාවයට හෝ භූමිවත්භාවයට පත්වේනම් හෝ බදුගැණුම්කරු විසින් හෝ යම් අධිකරණයක්, විනිශ්චය අධිකාරියක්, රජයේ සංස්ථාවක් හෝ නීතිය මඟින් බලය දෙන ලද වෙනත් තැනැත්තෙකු විසින් පත්කරනු ලැබූ යම් ලැබුම්කරුවකු, පැවරුම්ලාභියකු, ඇවරකරුවකු හෝ වෙනත් තැනැත්තන් වෙත තම දේපළ හෝ වත්කම් පැවරීම, ඒකාබද්ධ කිරීම හෝ වෙනත් ආකාරයකින් පැවරීමේ හෝ භාරදීමේ යම් ක්‍රියාවක් හෝ කටයුත්තක් සිදුකරනු ලබයි නම් හෝ ඒ අවසර දෙනු ලබයි නම් හෝ එසේ නිසා පීඩා විඳිනම්, මෙන්ම බදුගැණුම්කරුගේ ව්‍යාපාරය ජාතිකකරණය කර ඇත්නම්, බංකොලොත්භාවය හෝ භූමිවත්භාවය පිළිබඳ නීතිකාන්‍යය බදුගැණුම්කරු විසින් හෝ බදුගැණුම්කරුට එරෙහිව පවරනු ලැබෙයි;

(ආ) බදුගැණුම්කරුගේ ව්‍යාපාරය අත්හිටුවීම හෝ බදුගැණුම්කරුගේ බංකොලොත්භාවය හෝ විසිරුවාහැරීම;

(ඇ) බදුගැණුම්කරු යම් රිටිආඥා ක්‍රියාත්මක කිරීමකට හෝ ණය වෙනුවෙන් භාණ්ඩ තහනමට ගැනීමේ ඒකාබද්ධතාවයකට හෝ පැවරීමකට (එය උපකරණයට බලපාන්නේද නැද්ද යන්න පිළිබඳව නොසැලකිලිමත් වීම) හෝ බදුගැණුම්කරු විසින් ඉදිරිපත් කරන ලද විසිරුවා හැරීම සඳහා වූ පෙත්සමකට යටත් වීම;

(ඈ) යම් තීරණය කරන ලද ණය මුදලක් සපුරාලීමට බදුගැණුම්කරු අපොහොසත් වීම;

(ඉ) බදුදීමනාකරු තම ණය ගිණියන් සමඟ සම්මුතියකට ඇතුළත් වීම;

(ඊ) බදුදීමනාකරු විසින් කලින් ලිඛිතව අනුමත කරනු ලැබ ඇති සහ යථා පරිදි ක්‍රියාත්මකව පවත්නා වූ යම් නැවත ඉදිකිරීමේ හෝ ඒකාබද්ධ කිරීමේ කාර්ය සඳහා හැර බදුගැණුම්කරු සඳහා අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ හෝ යම් බලාත්මක යෝජනා සම්මුතියක් සම්මත කරනු ලැබ හෝ අධිකරණය වෙත ඉල්ලීමක් කරනු ලැබ තිබීම;

(උ) බදුගැණුම්කරු විසින් ගෙවීම් නතර කිරීම හෝ තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම නවතා දැමීම හෝ නවතා දැමීමට තීරණය කිරීම හෝ තම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම සැලකිය යුතු ලෙස තාවකාලිකව හෝ ස්ථිර වශයෙන් නවතා දැමීම හෝ තම සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු හෝ වත්කම් පවත්වාගෙන යෑම හැර, ස්වකීය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම හෝ එහි යම් සැලකිය යුතු කොටසක් බැහැර කිරීම හෝ බැහැරකිරීමට තීරණය කිරීම;

(ඌ) බදුගැණුම්කරුගේ මූල්‍ය තත්ත්වයේ යම් අහිතකර වෙනස්වීමකින් පීඩා විඳීම හෝ බදු දීමනාකරුගේ මතය අනුව මෙම කල් බදු ගිවිසුමෙහි බැඳීම් ඉටුකිරීමට බදුගැණුම්කරුට නොහැකි බවට තීරණය කරනු ලැබිය හැකි යම් විශේෂිත අවස්ථාවන් ඇතිවීම සහ ඒ සම්බන්ධයෙන් බදුගැණුම්කරුගේ අදහස තීරණාත්මක වියයුතු අතර එමගින් බදුගැණුම්කරු බැඳී සිටිය යුතුයි.

(එ) බදුගැණුම්කරු විසින් සපයන ලද යම් තොරතුරක් හෝ ලේඛණයක් හෝ ගැණුම්කරු විසින් කරන ලද යම් නියෝජනයක් සාවද්‍ය, වංචාසහගත, වැරදිසහගත හෝ අසම්පූර්ණ බවට අනාවරණය වීම.

(ඒ) බදුගැණුම්කරු විසින් උපකරණ බද්දට ගෙන ඇති කාර්යය හැරෙන්නට වෙනත් කාර්යයක් සඳහා බදුගැණුම්කරු විසින් උපකරණය ප්‍රයෝජනයට ගැනීම.

(ඔ) 17 වන වගන්තියට අනුව යම් මූල්‍ය උපකරණයක් ප්‍රදානය කිරීම සඳහා බදුගැණුම්කරු සඳහා බදු දීමනාකරු සමඟ ඇතුළත් වූ යම් ගිවිසුමක් පැහැර හැරීම/ කඩකිරීම.

32 වන වගන්තිය : ව්‍යාපාර යනාදිය වාර්තා කිරීම

බදුදීමනාකරු විසින් ඉල්ලා සිටිනු ලැබූ විට බදුගැණුම්කරු විසින් වහාම බදුදීමනාකරු විසින් නියමකරනු ලබන ආකාරයට බදුගැණුම්කරුගේ මූල්‍ය තත්ත්වය සහ දේපළ පිහිටි ස්ථානය, දේපළෙහි ස්වභාවය සහ තත්ත්වය සම්බන්ධයෙන් වැදගත් කරුණු ඕනෑම අවස්ථාවකදී සපයනු ලැබිය යුතුයි.

33 වන වගන්තිය : උපකරණයෙහි හිමිකම

2 වන වගන්තියෙහි නිෂ්චිතව දක්වා ඇති බදුකරයේ කාලසීමාව තුළදී උපකරණය බදුදීමනාකරුගේ එකම සහ අන්‍යාය දේපළ වශයෙන් සියලුම කල්හි පැවති බවට සහ පැවතිය යුතු බවට ද, මෙම ගිවිසුමෙහි නිශ්චිතව ප්‍රකාශිතව දක්වා ඇති ආකාරයට හැර උපකරණයට හෝ උපකරණයෙහි කිසිම අයිතිවාසිකමක්, හිමිකමක් හෝ සම්බන්ධතාවයක් බදුගැණුම්කරුට නොමැති බවට ද, මේ ගිවිසුම මගින් හෝ අන්‍යාකාරයකින් ගෙවිය යුතු යම් කුලී මුදලක් ගෙවීම සම්පූර්ණ කිරීම මඟින් හෝ මෙම ගිවිසුමේ අන්තර්ගත යම් කොන්දේසි කිසිවක් සම්පූර්ණ කිරීම මගින් මෙම උපකරණය කිසිම අයිතියක්, තේරීමක් හෝ වෙනත් යම් හිමිකමක් හෝ වරප්‍රසාදයක් සම්බන්ධයෙන් ඇති ඕනෑම ආකාරයක හිමිකම් පෑමකට හෝ උපකරණ අයිතිය අත්කරගැනීම සඳහා කිසිම අයිතියක්, තේරීමක් හෝ වෙනත් යම් හිමිකමක් හෝ වරප්‍රසාදයක් බදුගැණුම්කරුට නොහිතිය යුතු බවට ද, මේ ගිවිසුමේ නියම සහ කොන්දේසි යටතේ සහ එකී නියම සහ කොන්දේසි ප්‍රකාරව කිසිදු අවස්ථාවක භාණ්ඩවලට අන්තර්ගත කිසිදු උපකරණයක් බදුගැණුම්කරු වෙත ලබානොදිය යුතු බවට බදුගැණුම්කරු මෙයින් පිළිගෙන ප්‍රකාශ කරනු ලබයි.

බදුදෙන ලද උපකරණයේ අයිතිය පිළිබඳ හිමිපෑමක් කරනු ලබන අවස්ථාවක, බදුදීමනාකරු විසින් තමාගේ අයිතිය වෙනුවෙන් පෙනීසිටීමට බැඳී සිටියි. එසේ වුවද, බදුගැණුම්කරු විසින්ම නොසලකා හැරීමක් හෝ කවර ආකාරයක හෝ ක්‍රමයකින් මූල්‍ය බදුකරයට යටත්වන උපකරණයට ඇති බදුදීමනාකරුගේ අයිතිය පිළිබඳ පැන නගින යම් දෝෂයක් සඳහා බදුගැණුම්කරු උපයෝගී හේතුකාරකය වී ඇත්නම්, බදුදීමනාකරු විසින් තමාගේ කැමැත්ත ඇතිව මිස, බදුදීමනාකරුගේ හිමිකම ආරාක්ෂා කිරීමට යටත් නොවිය යුතුයි.

34 වන වගන්තිය : බදුගැණුම්කරුගේ ප්‍රකාශය

මෙම ගිවිසුමේ උපලේඛනයේ (7) වන අයිතමයෙහි නිශ්චිතව දක්වා ඇති බදුමුදල සහ එකී උපලේඛනයේ (9) වන අයිතමයෙහි නිශ්චිතව දක්වා ඇති පොලී අනුපාතිකය සාධාරණ බවටත් මෙම ගිවිසුමේ දිනයේදී වෙළඳපොළෙහි පවතින කුලී මුදල් සහ පොලී අනුපාත වලට අනුකූල බවටත් බදුගැණුම්කරු තම ස්වාධීන කැමැත්ත ඇතිව අවලංගු කළ නොහැකි ලෙස එකඟවන බවට ප්‍රකාශ කර සිටී. බදුගැණුම්කරුගේ ප්‍රකාශිත ඉල්ලීම සහ ඉල්ලා සිටීම මත බදුගැණුම්කරු මෙම ගිවිසුමට ඇතුළත් වූ බවටත් මෙම කල්බදු ගිවිසුමේ විධිවිධාන සාධාරණ සහ යුක්ති සහගත බවත් එකී විධිවිධාන පවත්වා වෙළඳපොළ ප්‍රතිපත්තීන්ට අනුකූල බවට බදුගැණුම්කරු තහවුරු කරන බවත් බදුගැණුම්කරු තවදුරටත් ප්‍රකාශ කොට පිළිගනු ලබයි.

35 වන වගන්තිය : නිවේදන භාරදීම

එක් පාර්ශවයක් විසින් හෝ ඔවුන්ගේ යථා පරිදි බලයලත් නියෝජිතයින් හෝ ඔවුන්ගේ නීතිඥවරු හෝ යම් අධිකරණයක් විසින් හෝ යම් විනිශ්චය සභාවක් විසින් අනෙක් පාර්ශවයට යැවිය යුතු හෝ ලබාදිය යුතු යම් නිවේදනයක්, සිතාසි හෝ ඉල්ලීමක් මෙහි දක්වා ඇති අනෙක් පාර්ශවයේ ලිපිනයට හෝ අනෙක් පාර්ශවය වෙත එකී පාර්ශවය විසින් කලින් කළ යථා පරිදි සන්නිවේදනය කරනු ලැබිය හැකි වෙනත් යම් ලිපිනයකට ලියාපදිංචි තැපෑලෙන් යවනු ලැබිය හැකි අතර, එසේ යවනු ලැබීම තැපැල් කරනු ලැබූ දිනයට පසු දින භාරදුන් ලෙසට සලකනු ලැබිය යුතුයි. යම් නිවේදනයක් සිතාසි හෝ ඉල්ලීමක් භාරදුන් බවට සනාථ කිරීම සඳහා නිවේදනය සිතාසි හෝ ඉල්ලීම අන්තර්ගත ලිපිය යථා පරිදි ලිපිනය යොදා එයට මුද්දර අලවා එය ලියාපදිංචි තැපෑලෙන් භාරදිය යුතු වන අතර එලෙස භාරදීමට තැපැල් දෙපාර්තමේන්තුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් නොහැකි වන්නේනම් එය පෞද්ගලික කුරියර් සේවයක් මගින් මෙහි දක්වා ඇති අනෙක් පාර්ශවයේ ලිපිනයට හෝ එකී පාර්ශවය විසින් අනෙක් පාර්ශවය වෙත කලින් කළ යථා පරිදි සන්නිවේදනය කරනු ලැබිය හැකි එකී වෙනත් ලිපිනයට භාරදී ඇති බව පෙන්වීම සඳහා ප්‍රමාණවත් විය යුතුයි.

ඉහත සඳහන් ආකාරයට එක් පාර්ශවයක් විසින් එසේ යවන ලද සහ/ හෝ භාරදෙන ලද නිවේදනයක් සිතාසි හෝ ඉල්ලීමක් අනෙක් පාර්ශවය විසින් ලබාගත් බවට සැලකිය යුතු බවට සහ එකී නිවේදනය සිතාසි හෝ ඉල්ලීම අනෙක් පාර්ශවය වෙත යවා ඇති අවස්ථාවකදී නිවේදනය නොලැබීමේ හේතුව මත කිසිම විරෝධතාවයක් එම පාර්ශවයෙන් ලබාගත නොහැකි බවට මෙයින් පාර්ශවයන් විසින් සහ පාර්ශවයන් අතර ගිවිසගනු ලැබේ.

36 වන වගන්තිය : අතිරේක විධිවිධාන.

- (1) උපලේඛණයේ (10) වන අයිතමයෙහි නිශ්චිතව දක්වා ඇති අතිරේක විධිවිධාන මෙම බදු ගිවිසුම් කොටසක් බවටත් ඒ අනුව මෙම කල්බදු ගිවිසුමට එකී විධිවිධාන එකතුකරනු ලබන බවට හෝ සංශෝධනය කරනු ලබන බවටත් බදුගැණුම්කරු මෙයින් එකඟ වේ.
- (2) කල්බදු ගිවිසුමෙහි කාල සීමාව තුළදී ඕනෑම අදියරයකදී බදුදීමනාකරු විසින් නියමකරනු ලැබිය හැකි වෙනත් යම් කොන්දේසිවලට එකඟවද බදුගැණුම්කරු ක්‍රියාකරනු ලැබිය යුතුය.
- (3) මෙම කල්බදු ගිවිසුමෙහි ශීර්ෂයයන්, සඳහන් කිරීම සඳහා පමණක් වන අතර එම ශීර්ෂයයන් මෙම කල්බදු ගිවිසුමෙහි විධිවිධාන අර්ථනිරූපණය කිරීමේදී අධාර කර ගනු නොලැබිය යුතුය.

37 වන වගන්තිය : බදුගැණුම්කරුගෙන් බදුදීමනාකරුට අය විය යුතු ශේෂය ඔප්පු කිරීම .

කල්බදු ගිවිසුම ප්‍රකාරව බදුගැණුම්කරුගෙන් අය විය යුතු ගිණුම් ශේෂය පිළිබඳව සාමාන්‍යාධිකාරීවරයා හෝ ගණකාධිකාරීවරයා හෝ තත්කාර්යය සඳහා බදුදීමනාකරු විසින් බලය දෙනලද වෙනත් යම් තැනැත්තෙකු විසින් අත්සන් කර සහතික කරන ලද බදුදීමනාකරුගේ පොත් සහ / හෝ පරිගණකවල පවත්වාගෙන යනු ලැබූ ගිණුම්වලින් ලිඛිතව සාදාගත් යම් ප්‍රකාශිත ගිණුමක් එම ගිණුම වෙනත් කිසිම ලේඛන හෝ වවුචර මගින් සනාථකිරීමකින් තොරව නීතියෙහි ලා ප්‍රමාණවත් විය යුතු මෙන්ම තීරණාත්මක සාධකයක් විය යුතුය.

38 වන වගන්තිය : ඇපකරය.

මෙහි උපලේඛණයෙහි (අ) අයිතමයෙහි වැඩිමනක් විස්තර කර ඇති දේපළ සම්බන්ධව ගිවිසුමෙහි නියමයන් යථාපරිදි ඉටුකරන බවට බදුගැණුම්කරු විසින් ඇපකරයක් මගින් පොරොන්දුවන ලෙස බදුදීමනාකරු විසින් බදුගැණුම්කරුගෙන් ඉල්ලා සිටී. බදුගැණුම්කරු විසින් බදුකරයෙහි සැලකිය යුතු අපොහොසත් වීමක් සිදුකර ඇති අවස්ථාවකදී එම අපොහොසත්වීම පිළිබඳව 25 වන වගන්තිය ප්‍රකාරව බදුදීමනාකරු විසින් දැනුම්දීමෙන් පසුව, උපලේඛණයේ 1(ආ) අයිතමයෙහි විස්තර කර ඇති දේපළ බදුදීමනාකරුගේ පරම සහ අනන්‍යය දේපළ විය යුතු බවටත්, එම දේපළෙහි අයිතිය පිළිබඳ මුදාහරිනු ලබන තෙක් එම දේපළට හෝ එම දේපළෙහි බදු ගැණුම්කරුට කිසිම අයිතියක්, හිමිකමක් හෝ සම්බන්ධතාවයක් නොමැති බවටත් බදුගැණුම්කරු මෙයින් පිළිගනු ලබයි.

..... මස දින මහනුවර / කොළඹ දී මෙම පාර්ශවයන් විසින් පහත සඳහන් ආකාරයට සාක්ෂි දරනවා ඇත.

බදුගැණුම්කරු / බදුදීමනාකර සමාගම සඳහා

සහ වෙනුවෙන් අත්සන් කරන ලද්දේ }
සමාගම් මුද්‍රාව }

- ඉදිරිපිටදීය
- සාක්ෂිකරු
- අත්සන :-
- නම :-
- ලිපිනය :-

(1) වන අයිතමය

උපලේඛණය

කල්බදු උපකරණ විස්තර (විකුණුම්කරුගේ විස්තරයට අනුව)

සාමාන්‍ය විස්තර, අමතර කොටස්, ප්‍රමාණය	මාදිලියේ අංකය	අනුකූල අංකය	ලියාපදිංචි අංකය

නිෂ්පාදක / නිෂ්පාදන වර්ෂය :

1(අ) අයිතමය

උපකරණයේ අරමුණ ; පොද්ගලික, මගීන් / භාණ්ඩ ප්‍රවාහනය, කුලියට ලබාදීම, රෙන්ට් "අ" කාර් සේවය තමාගේ වාණිජ ප්‍රයෝජනය සඳහා

1(ආ) අයිතමය ඇපකරයක් වශයෙන් ඔබපනය කර ඇති දේපළෙහි විස්තර.

- (2) වන අයිතමය විකුණුම්කරු ;
- (3) වන අයිතමය දේපළ භාරදිය යුතු සහ තැපිය යුතු ස්ථානය ;
- (4) වන අයිතමය විකුණුම්කරු විසින් දේපළ භාර දීමට අපේක්ෂිත දිනය ;
- (5) වන අයිතමය; කල්බදු කාලසීමාව; ලැබීම්භාරගත් දින සිට මාස
- (6) වන අයිතමය; තැන්පත් කිරීම
පෙර ගෙවුම් කුලිය රු අවසානමාසය/ මාස
ආවරණයවන පරිදි

(7) වන අයිතමය ලැබීම පිළිගැනීමේ හෝ මෙ ගිවිසුම ලැබීම තහවුරු කරන දිනයේදීම බදුදීමනාකරුගේ පිහිටි අංක අංක 84, රජවිදිය, මහනුවර/ අංක 270, වොක්ශෝල් විදිය, කොළඹ 02 යන ස්ථානයන්හි පිහිටා ඇති බදුදීමනාකරුගේ ප්‍රධාන කාර්යාලය/ නගර කාර්යාලයට මාසික ගෙවීම් සඳහා මාසිකව රු..... බැගින් සහ මාසිකව වැටී බදු වශයෙන් රු..... මුදලක් ගෙවනු ලැබිය යුතුය.

ගෙවීමේ ක්‍රමය ; බැංකු අණකරයක් මගින්, මුදල්, චෙක්පතක් මගින්

- 1 වන ගෙවීම මුදලින්, ලැබීම පිලිගත් දිනයේ සිට
- 2 වන සහ ඉන්පසු ගෙවීම් ; බැංකු අණකරයක් මගින් / මුදල් / චෙක්පතක් මගින් ලැබීම පිළිගැනීම තහවුරු කරන දිනයේ සිට ;

(8) වන අයිතමය - උපකරණ සඳහා නියම කර ඇති අලාභ වටිනාකම

1 වන අවුරුද්ද සඳහා	5 වන අවුරුද්ද සඳහා
2 වන අවුරුද්ද සඳහා	6 වන අවුරුද්ද සඳහා
3 වන අවුරුද්ද සඳහා	7 වන අවුරුද්ද සඳහා
4 වන අවුරුද්ද සඳහා	8 වන අවුරුද්ද සඳහා

මෙම අයිතමයෙහි අවුරුද්ද යන්නට කල්බදුකරය ආරම්භවන දින සිට ගණන් බලන ලබනු ලික් මාස 12 කාල සීමාවක් අදහස් වේ.

(9) වන අයිතමය - ප්‍රමාද වූ කුලී මුදල් මත සහ වෙනත් අයවිය යුතු ගාස්තු ගාස්තුවල හිඟ මුදල් මත දිනකට 0.1644% අනුපාතිකයක ගණනය කරනු ලබන පොළියක් අය කරනු ලැබිය යුතුය;

(10) වන අයිතමය - අතිරේක විධිවිධාන

- කලින් කල කල්බදුකරයන්ට අදාළවන රජයේ බදු වැඩිවීම් හෝ වෙනස් වීම් බදුගැණුම්කරු වෙත යොමු කරනු ලැබිය යුතුය.
- බදුදීමනාකරු විසින් යථාපරිදි අනුමත කරනු ලබන රු..... වටිනා බැංකු ඇපකරයක් බදුගැණුම්කරු විසින් සපයනු ලැබිය යුතු අතර මෙම කල්බදුකරය ක්‍රියාත්මකවන සම්පූර්ණ කාලසීමාව තුළදීම එම ඇපකරය බලාත්මකව පවත්වාගෙන යා යුතුය.
- මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ ලේඛණයෙහි බදු දීමනා කරු කල්බදු දෙන ලද වාහනයේ / වාහනවල පරම අයිතිකරු වශයෙන්ද බදුගැණුම්කරු ලියාපදිංචි අයිතිකරු වශයෙන්ද ලියාපදිංචි විය යුතු බවට සහතික වීමට බදුගැණුම්කරු එකඟ වේ. මෝටර් රථවාහනයේ / මෝටර් රථවාහනවල එකී ලියාපදිංචි සහතිකය සාක්ෂියක් වශයෙන් බදුදීමනාකරු වෙත සැපයීමටද බදුගැණුම්කරු එකඟ වේ.
- බදුගැණුම්කරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින අවස්ථාවකදී මෙම කල්බදු ගිවිසුම යටතේ ඔවුන්ගේ බැඳීම ඒකාබද්ධව සහ / හෝ වෙන් වෙන් වශයෙන් වන්නේය.
- නියමිත දිනට පෙරාතුව රක්ෂණ ඔප්පුව රක්ෂණය කිරීම සහ / හෝ අලුත් කිරීම සඳහා බදුගැණුම්කරු විසින් උපදෙස් ලබාදී නොමැති අවස්ථාවකදී රක්ෂණ ඔප්පුව අලුත් කිරීම සඳහා සහ / හෝ උපකරණය රක්ෂණය කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් බදුදීමනාකරු විසින් දරන ලද සියලු ගාස්තු බදුගැණුම්කරුගේ කල්බදු ගිණුමෙන් හර කර ගැනීම සඳහාද බදුදීමනාකරුට අයිතියක් තිබිය යුතුය.
- බදුකාලසීමාව සඳහා සෑම වසරකදීම (5) වන අයිතමයෙහි සඳහන් බදුකාලසීමාව තුළදී (8) වන අයිතමයෙහි අලාභ වටිනාකමක් වශයෙන් පෙන්වා ඇති වටිනාකමකට බදු දෙන ලද වාහන රක්ෂණය කිරීමට බදු ගැණුම්කරු එකඟ වේ. රක්ෂණය මගින් බදු දීමනාකරුගේ පරම අයිතිය ආවරණය වේ.
- මෙම කල්බදු ගිවිසුමෙහි සිංහල / දෙමළ භාෂාපාඨ අතර යම් අනනුකූලතාවයක් ඇතිවුව හොත් එවිට ඉංග්‍රීසි භාෂා පාඨය බලපැවැත්විය යුතුය.